

“සුනිල සයුරක
පහසින් ධරණිය
සංවර්ධනයක් කරා”

වාර්ෂික වාර්තාව
2015

සමුද්‍රීය පරිසර ආරක්ෂණ
අධිකාරිය

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

පටුන

1	පසුබිම	
1.1	හැඳින්වීම	8
1.2	අධිකාරියේ වගකීම සහ කාර්යභාරයන්	8-10
2	පාලන වාර්තාව	11-12
3	විගණන කළමනාකරණ කමිටු වාර්තාව	13-14
4	මෙහෙයුම් පිළිබඳ සමාලෝචනය	15-27
5	පරිපාලන, මානව සම්පත් සංවර්ධන, අභ්‍යන්තර විගණන, මූල්‍ය හා නීති අංශවල සේවය සහ වගකීම	
5.1	පරිපාලන අංශය	28
5.2	නීති අංශය	28
5.3	අභ්‍යන්තර විගණන අංශය	28-29
5.4	මානව සම්පත් සංවර්ධන අංශය	29-30
5.5	මූල්‍ය අංශය	31-33
6	අධිකාරියේ ගිණුම්කරන ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රකාශන හා සටහන්	
6.1	ගිණුම්කරන ප්‍රතිපත්ති	34-37
6.2	2015.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	38
6.3	2015.12.31 දිනෙන් අවසන් වසර සඳහා මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය	39
6.4	2015.12.31 දිනෙන් අවසන් වසර සඳහා ශුද්ධ වත්කම් හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය	40
6.5	2015 වසර සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය	41
6.6	මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්	42-54
6.7	2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ	55-56
6.8	2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශ	57
7	විගණකාධිපති වාර්තාව	58-69



1981 වර්ෂයේ අංක 59 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත අනුව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ස්ථාපනය කරන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම, අවම කිරීම හා පාලනය සඳහා කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා රජයට අදාළ වන සමුද්‍ර දූෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් ක්‍රියාත්මක කිරීම උදෙසා අධිකාරිය වෙත පැවරී තිබුණු නෛතික බලතල ශක්තිමත් කිරීමට එවකට පැවති පනත අවලංගු කර 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ නව පනත සම්මත කරන ලදුව, එය 2009 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කරන ලදී.

සංස්ථාමය තොරතුරු

අධිකාරියේ නම

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

තෛතික පුද්ගලභාවය

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත කර ඇති නියාමන ආයතනයකි.

ලියාපදිංචි ලිපිනය සහ ප්‍රධාන කාර්යාලය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

අංක 758, බේස්ලයින් පාර,

කොළඹ 09.

දුරකථන : 011 2687520/011 2690604/ 011 2690605

ෆැක්ස් : 011 2687451/011 4615960

ඊ මේල් : info@mepa.gov.lk වෙබ් : mepa.gov.lk

අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති

ටී. එන්. විජේගුණවර්ධන (විශ්‍රාමික නියෝජ්‍ය
පොලිස්පති) (2015.01.29 දින දක්වා)
නීතිඥ ආර්. මීගස්වත්තේ (පත් කල දිනය
2015.01.29 සිට 2015.12.18 දින දක්වා)

අධ්‍යක්ෂකවරු

ආර්. ආර්. ආර්. ඒ. රූපසිංහ මහතා
අතිරේක ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර
අමාත්‍යාංශය

එම්. ඒ. නන්දනී මිය
අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව

එන්. එල්. එම්. බී. ලියනගේ මහතා
ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු
ලේකම්

ජී. එම්. පෙරේරා මහතා
ඇමතිතුමා විසින් පත්කල සාමාජික

ඒ. ඩබ්. සෙනවිරත්න මහතා
අධ්‍යක්ෂ ජෙනරාල්, වෙළඳ නොකා
දෙපාර්තමේන්තුව

ජේ. එස්. ඩී. එම්. අසංක අබේවර්ධන මහතා
අධ්‍යක්ෂ, ධීවර අමාත්‍යාංශය

පී. එම්. වික්‍රමසිංහ මහතා
අධ්‍යක්ෂ, නාවික මෙහෙයුම්, ශ්‍රී ලංකා නාවික
හමුදාව

ආචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා
සාමාන්‍යාධිකාරී

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සමග සම්බන්ධ විය හැකි ස්ථාන

ප්‍රධාන කාර්යාලය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

අංක 758, බේස්ලයින් පාර, කොළඹ 09.

දුරකථන: 011 2687520/011 2690604/ 011 2690605

ෆැක්ස්: 011 2687451/011 4615960

ඊ මේල් : info@mepa.gov.lk

වෙබ්: mepa.gov.lk

1 බස්නාහිර හා වයඹ පළාත් කාර්යාලය සහ

කොළඹ දිස්ත්‍රික් කාර්යාලය

අංක 758, බේස්ලයින් පාර, කොළඹ 09.

දුරකථන: 011 2687520/011 2690604

ෆැක්ස්: 011 2687451/011 4615960

2 දිස්ත්‍රික් කාර්යාලය-කළුතර දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

187,3 වන මහල, ගාලු පාර, බේරුවල.

දුරකථන: 034 2298407/071 8100821

ෆැක්ස්: 034 2298407

3 දකුණු පළාත් කාර්යාලය සහ ගාල්ල

දිස්ත්‍රික් කාර්යාලය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

04, ක්ලෝසන් බර්ග් පාර, මාගල්ල, ගාල්ල.

දුරකථන: 091 2233547/071 8214184

ෆැක්ස්: 091 2233547

4 දිස්ත්‍රික් කාර්යාලය - මාතර දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

18, විල්මට් බාලසූරිය මාවත, නුපේ, මාතර.

දුරකථන: 041-2234250/071 4926849

ෆැක්ස්: 041 2234250

5 දිස්ත්‍රික් කාර්යාලය- හම්බන්තොට දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

අංක 46, දෙවන මහල, පරිපාලන සංකීර්ණය,

සිරිබෝපුර, හම්බන්තොට.

දුරකථන: 047 2256372/071 3624651

ෆැක්ස්: 047 2256372

6 දිස්ත්‍රික් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

ප්‍රාදේශීය සහ ගොඩනැගිල්ල, ග්‍රාමසභා මාවත,

තම්බිලුවිල්

දුරකථන: 067 2265416

ෆැක්ස්: 067 2265416

7 නැගෙනහිර පළාත් කාර්යාලය සහ දිස්ත්‍රික්

කාර්යාලය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

4 කණුව, ත්‍රිකුණාමලය.

දුරකථන: 026 2050805/071 8383363

ෆැක්ස්: 026 2050805

8 දිස්ත්‍රික් කාර්යාලය - යාපනය දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය.

දුරකථන: 021 2212663

ෆැක්ස්: 021 2212663

9 දිස්ත්‍රික් කාර්යාලය-පුත්තලම දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

23, ඊබ්බි සිල්වා වත්ත, කොළඹ පාර, හලාවත.

දුරකථන: 031 2222865/071 8099899

ෆැක්ස්: 032 2222865

10 දිස්ත්‍රික් කාර්යාලය- ගම්පහ දිස්ත්‍රික්කය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

704/9A, දෙවන කුරුන, කොළඹ පාර, මීගමුව.

දුරකථන: 031 2228606/071 8325678

ෆැක්ස්: 031 2228606

සභාපතිතුමාගේ පණිවුඩය.

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය තුළ සමුද්‍ර දූෂණය වැලැක්වීම, අවම කිරීම හා පාලනය කිරීම සඳහා කටයුතු කරනු ලබයි. සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ පනත මඟින් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම, ඒවා කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාවේ යෙදවීම සිදු කිරීම උදෙසා සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ 51 වන වගන්තිය යටතේ රෙගුලාසි 4 ක් සකස් කොට ඒවා ක්‍රියාත්මක කරමින් අදාළ අරමුණු ලඟාකර ගැනීමට අවශ්‍ය කරන කටයුතු සිදු කර ඇත.

වසර තුළදී යාපන දිස්ත්‍රික්කයේ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ හා පාලනය කිරීමේ කටයුතු ප්‍රමාණවත්ව හා කාර්යක්ෂමව කරගෙන යාම අරමුණු කරගෙන මෙම අධිකාරියේ 10 වන ප්‍රදේශීය කාර්යාලය ලෙස යාපනය දිස්ත්‍රික් කාර්යාලය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල තුළ ස්ථාපන කිරීම සිදුකරන ලදී. දේශීය හා ගෝලීය වශයෙන් සමුද්‍ර පරිසරයට ඇති වි ඇති තර්ජන වලින් එම පරිසරය රැකගැනීම සඳහා සමාජය තුළ කතාබහක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන මෙම අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද ජාතික සමුද්‍ර පාරිසරික විද්වත් සමුළුව දෙවන වරටත් 2015 නොවැම්බර් 18 හා 19 යන දිනයන්හි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීය. මෙවර සමුළුවේ තේමාව වූයේ “නිල් ජල තලයෙන්

මැවෙන නිල් ආර්ථිකය” යන්නයි. මේ යටතේ සැසිවාර පහකින් සමන්විත සමුද්‍ර පරිසරයට අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමුළුව පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ආවරණය වන පරිදි 2015 සැප්තැම්බර් 19 සිට සැප්තැම්බර් 23 දින දක්වා අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සාමාන්තරව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා 50000 කට අධික පිරිසක් සහභාගි විය. මෙමඟින් සමස්ථ දිවයිනම වෙරළ අපවිත්‍ර කිරීම මඟින් ඇතිවන බලපෑම් පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම බලාපොරොත්තු වූ අතර එම අරමුණ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණි.

මාර්පෝල් සම්මුතියේ පස්වන හා හයවන ඇමුණුම් පිළිබඳ වැඩමුළු දෙකක් කොළඹදී පැවැත්වූ අතර මේ සඳහා ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, ඉරානය, සිගෙල්ස් සහ මොරිෂස් ආදී රටවල නියෝජිතයන් සහභාගි වූ අතර අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් සම්පත්දායකයන් ලබාදීම සිදු කරන ලදී. මෙමඟින් මාර්පෝල් සම්මුතියට අදාළ යාවත්කාලීන වූ දැනුම සියලු පාර්ශවකරුවන් අතරේ බෙදාහැරීමට හැකියාව ලැබුණි.

රියර් අද්මිරාල් (විශ්‍රාමික) රෝහණ පෙරේරා
ආර්ථස්පී, විචස්වී, යුචස්පී
සභාපති



දැක්ම

“ ශ්‍රී ලංකාවේ ජනතාව සහ
 ශ්‍රී ලංකා ආර්ථිකයෙහි යහ පැවැත්ම
 සහ
 විරජ්ජායි සංවර්ධනය සඳහා
 ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර
 සමුද්‍රීය පරිසරයක්
 ඇති කිරීම.”

මෙහෙවර

“ වර්තමාන සහ අනාගත පරම්පරාව සඳහා
 සමුද්‍රීය පරිසරය විරජ්ජායි ලෙස
 කළමනාකරණය කිරීම සඳහා ඵලදායී
 ලෙස විධි නියමයන් බලාත්මක කිරීම,
 අදාළ අන්තර්ජාතික ප්‍රතිඥා ක්‍රියාත්මක
 කිරීම සහ පරදුදරන්නන් සහ වෙනත්
 සම්පත් සමායෝජනය කොට මෙහෙවර
 යෙදවීම මගින් ශ්‍රී ලංකා පරිසරයෙහි

සමුද්‍රීය දූෂණය වැලැක්වීම, පාලනය සහ
 කළමනාකරණය
 සඳහා අවශ්‍ය කුසලතා,
 නිපුණතා, සංවිධානීය ව්‍යුහය
 සහ යටිතල රාමුවක් ඇති ආයතනයක්
 බවට පත්වීම.”

1. පසුබිම

1.1 හැඳින්වීම

දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වැදගත් ස්ථානයක පිහිටා ඇත. අන්තර්ජාතික නීතින්ට අනුකූලව ශ්‍රී ලංකාවට එහි ගොඩබිම් ප්‍රදේශය මෙන් අටගුණයක් පමණ විශාල සාගර කලාපයක සම්පත් නෙලා ගැනීමේ අයිතිය හිමිව පවතී. අප රටට අයත් සාගර කලාපය තුළින් පෙර අපර දෛදිග යාකරන අන්තර්ජාතික නෞකා මාර්ගය වැටී ඇත. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ස්භාවික සම්පත් රාශියකින් සමන්විත වන අතර මෙම සම්පත් නාවික ගමනාගමනය හා ගොඩබිමෙහි සිදු කරනු ලබන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍රමයෙන් දුෂණයට ලක් වෙමින් පවතී.

ඒ අනුව අපේ සමුද්‍ර සම්පත් දුෂණයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා 1981 වර්ෂයේ අංක 59 දරණ සමුද්‍ර දුෂණය වැලැක්වීමේ පනත අනුව සමුද්‍ර දුෂණ වැලැක්වීමේ අධිකාරිය ස්ථාපනය කරන ලදී. සමුද්‍ර දුෂණය වැලැක්වීම, අවම කිරීම හා පාලනය සඳහා කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා රජයට අදාළ වන සමුද්‍ර දුෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් ක්‍රියාත්මක කිරීම උදෙසා අධිකාරිය වෙත පැවරී තිබුණු නෛතික බලතල ශක්තිමත් කිරීමට එවකට පැවති පනත අවලංගු කර 2008 අංක 35 දරණ සමුද්‍ර දුෂණය වැලැක්වීමේ නව පනත සම්මත කරන ලදුව, එය 2009 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙම පනත අනුව අධිකාරියේ නාමය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් වෙනස් කරන ලදී.

2015 පත්වූ නව රජයේ ඉදිරි දැක්ම අනුව ශ්‍රී ලංකාව නාවික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම එක් ප්‍රධාන අරමුණක් වේ. මෙම අරමුණ සමඟ ලංකාව වටා නව වරායන් ඉදිකිරීම, තිබෙන වරායන් වැඩිදියුණු කිරීම සිදු වේ. එයට අමතරව සාගර සම්පත් උකහා ගැනීම සඳහා වූ

වැඩසටහන් සම්පාදනය කරමින් පවතී. එම නිසා මෙම සංවර්ධන ක්‍රියාමාර්ග වලින් සිදුවිය හැකි දුෂණය අවම කිරීම සහ එම කර්මාන්තවල තිරසාරභාවය පවත්වාගැනීමට මෙම අධිකාරියේ දායකත්වය ලබාදිය යුතුව පවතී.

මේ අනුව මෙම අධිකාරිය සමුද්‍රීය ස්භාවික සම්පත් දුෂණය අවම කිරීම, අඩු කිරීම හා පාලනය කිරීම සඳහා වූ ආයතනය ලෙස ඒ සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී.

1.2 අධිකාරියේ වගකීම් සහ කාර්යභාරයන්

අධිකාරියේ කර්තව්‍ය

(අ) පනතේ විධිවිධාන සහ ඒ යටතේ සාදන ලද නියෝග ඵලදායී ලෙසත් කාර්යක්ෂම ලෙසත් පරිපාලනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

(ආ) ශ්‍රී ලංකා ජල තීරයේ හෝ වෙනත් යම් සමුද්‍ර කලාපවල හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ සහ වෙරළ කලාපය තුළ නැව් ආශ්‍රිත කාර්යයන්ගෙන් සහ වෙරළ ආශ්‍රිත සමුද්‍රයට සම්බන්ධ කාර්යයන්ගෙන් දුෂණය වීම වැලැක්වීම, අඩු කිරීම, පාලනය කිරීමේ සහ කළමනාකරණ කාර්යය සඳහා වූ යෝජනා ක්‍රමයක් සකස් කිරීම සහ ක්‍රියාවේ යෙදවීම.

(ඇ) ශ්‍රී ලංකා ජල තීරයේ හෝ වෙනත් යම් සමුද්‍ර කලාපවල හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ සහ වෙරළ කලාපය තුළ නැව් ආශ්‍රිත යම් කටයුත්තකින් හෝ වෙරළ ආශ්‍රිත සමුද්‍රයට සම්බන්ධ යම් කටයුත්තකින් උද්ගත වන දුෂණයවීම වැලැක්වීමේ, අවම කිරීමේ, පාලනය කිරීමේ හෝ කළමනාකරණය කිරීමේ කාර්ය සඳහා වෙනත් දෙපාර්තමේන්තු, නියෝජ්‍යායතන සහ රජයේ සහ පෞද්ගලික

ආයතන සමඟ සහයෝගීතාවයෙන් පර්යේෂණ පැවැත්වීම.

(ඇ) ශ්‍රී ලංකා ජල තීරයේ හෝ වෙනත් යම් සමුද්‍ර කලාපවල හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ සහ වෙරළ කලාපයේ යම් තෙල්, භානිකර ද්‍රව්‍ය කිසිවක් හෝ වෙනත් යම් දූෂයකයකින් දූෂණය වීම මඟහරවා කළමනාකරණය කිරීමට, සුරක්ෂිත කිරීමට හා ආරක්ෂා කිරීමට පියවර ගැනීම.

(ඉ) යම් තෙල් වර්ග, භානිකර ද්‍රව්‍ය හෝ වෙනත් යම් දූෂක ද්‍රව්‍යයක් සඳහා ප්‍රමාණවත් සහ යෝග්‍ය ප්‍රතිග්‍රහන පහසුකම් සැලසීම.

(ඊ) ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර කිරීම, පිළිගැනීම, එකඟවීම හෝ අනුමත කිරීම සිදුකර ඇති හෝ සිදු කරනු ලැබිය හැකි සමුද්‍ර දූෂණය සම්බන්ධය සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ අදාල ප්‍රොටෝකෝල පිළිගැනීම හා නිර්දේශ කිරීම.

(උ) ජාතික තෙල් දූෂණ හදිසි සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම.

(ඌ) බණිජතෙල් හෝ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්භාවික සම්පත් ගවේෂණය කිරීමේ හෝ එහි යෙදී සිටින කොන්ත්‍රාත්කරුවන්, සේවා උපකොන්ත්‍රාත්කරුවන් සහ වෙනත් තැනැත්තන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම, විධිමත් කිරීම සහ පරීක්ෂා කිරීම.

(එ) සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ විවිධ ප්‍රජා කණ්ඩායම් අතර දැනුවත් බව ඇති කිරීම.

(ඒ) ඉහතින් වූ කාර්යයන් සියල්ල හෝ යම් කාර්යයක් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ වෙනත් යම් සියලු ක්‍රියා හා දේ සිදුකිරීම.

අධිකාරියේ බලතල

(අ) නැව් ආශ්‍රිත යම් කටයුත්තකින් හෝ වෙරළ ආශ්‍රිත සමුද්‍රයට සම්බන්ධ යම් කටයුත්තකින්

උද්ගත වන යම් දූෂණයකින් ශ්‍රී ලංකා ජල තීරය හෝ වෙනත් යම් සමුද්‍ර කලාප හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ සහ වෙරළ කලාපය ඵලදායී ලෙස සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම.

(ආ) යම් නැව් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් හෝ වෙරළ ආශ්‍රිත සමුද්‍රයට සම්බන්ධ යම් කටයුත්තකින් උද්ගත වන යම් දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සහ විමසීම් පැවැත්වීම සහ නඩු පැවරීම.

(ඇ) දූෂණය වැළැක්වීමේ කාර්ය සඳහා, ශ්‍රී ලංකා ජල තීරය තුළ සහ වෙනත් යම් සමුද්‍ර කලාප හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ සහ වෙරළ කලාපය තුළ පවත්වාගෙන යන මුහුදු තෙල් ප්‍රවාහන කටයුතු හා බැඳීන් මෙහෙයුම් සියල්ල පාලනය කිරීම.

(ඈ) යම් වංචල හෝ නිශ්චල දේපළක් අත්කරගැනීම, දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම, මඩපනය කිරීම සහ විකිණීම හෝ අන්‍යාකාරයෙන් බැහැර කිරීම.

(ඉ) අධිකාරියේ කර්තව්‍යයන් ඉටුකිරීමේ දී අවශ්‍ය විය හැකි යම් නිලධරයන් හා සේවකයන් සේවයෙහි නියුක්ත කරවීම.

(ඊ) අධිකාරියේ කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන සියලුම ගිවිසුම්වලට කෙලින්ම හෝ තත්කාර්යය සඳහා අධිකාරිය විසින් බලය පවරන ලද යම් නිලධරයකු හෝ නියෝජිතයෙකු මගින් එළඹීම සහ ඉටු කිරීම.

(උ) පනත යටතේ අධිකාරියට පවරන ලද බලතල සියල්ල හෝ ඉන් කිසිවක් පැවරීම සඳහා නාමයෙන් හෝ තනතුරින් යම් තැනැත්තෙකු පත් කිරීම.

(ඌ) මණ්ඩලය විසින් අනුමත කරන ලද යම් බැංකුවක හෝ මූල්‍යායතනයක ගිණුම් විවෘත කර ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම.

(ඵ) අධිකාරියේ කර්තව්‍යයන් ඉටු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය විය හැකි මුදල් ප්‍රමාණය ණයට ගැනීම.

(ඵ) වංචල හා නිශ්චල දේපළ යන දෙයාකාරයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශීය ප්‍රභවයන්ගෙන් ලැබෙන ප්‍රදාන, පරිත්‍යාග සහ රික්තවරණ පිළිගැනීම හා ලබා ගැනීම සහ අධිකාරියේ කර්තව්‍ය ඉටු කිරීමේ කාර්යය සඳහා ඒවා යොදා ගැනීම.

(ඹ) අධිකාරියේ කටයුතු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රීති සෑදීම.

(ඹ) අධිකාරිය මහින් සපයනු ලබන යම් සේවාවක් සඳහා යම් තැනැත්තෙකුගෙන් හෝ පුද්ගල මණ්ඩලයකින් ගාස්තු අය කිරීම.

(ක) ශ්‍රී ලංකාවේ වරායවලට පැමිණෙන සියලු නැව්වලින් අධිකාරිය විසින් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් ගාස්තු හෝ අයකිරීම් අයකර ගැනීම සහ,

(ග) අධිකාරියේ කර්තව්‍යයන් නියමාකාරයෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ හෝ මේ පනතේ නිශ්චිත ලෙස සඳහන් බලතල කිසිවකට ආනුෂංගික වන්නා වූ හෝ අන්‍යාකාරයකින් අධිකාරිය මත පවරන ලද්දා වූ හෝ භාර කරන ලද්දා වූ වෙනත් සියලු ක්‍රියා හෝ දේ කිරීම.

2. පාලන වාර්තාව

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ අරමුණු පෙරදැරි කරගෙන සකස් කරන ලද 2012-2016 සංයුක්ත සැලැස්ම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ලඟාකර ගැනීම සඳහා අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා මහපෙන්වීම හා ඒවා අධීක්ෂණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකරන ලදී. යහපාලන මූලධර්ම අනුගමනය කිරීම මඟින් ආශ්‍රිත පාර්ශවයන් සඳහා දිර්ඝ කාලීන ප්‍රතිලාභ ලබාදීමටත්, අධිකාරිය නිසි පරිදි පවත්වාගෙන යාමටත් උපකාරී වන බව අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් විශ්වාස කරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් දසදෙනෙකු ඇතුළත් වේ.

පාලන වාර්තාව මඟින් අධිකාරියේ සාංගමික පාලන ක්‍රියාවලිය හා සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හඳුන්වාදී ඇති යහපාලනය සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයේ සහ භාණ්ඩාගාරය සහ අනෙකුත් අදාළ අධිකාරීන් විසින් නිකුත් කර ඇති අනෙකුත් පාලන මූලධර්ම අවශ්‍යතා අනුව සකස් කර ඇත.

සාංගමික පාලන මූලධර්ම වගකීමෙන් හා විනිවිදභාවයකින් යුක්තව අනුගමනය කරන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන අභ්‍යන්තර පාලන ක්‍රම වැඩිදියුණු කිරීම කෙරෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය නිරන්තරයෙන් යොමු විය. අභ්‍යන්තර පාලන ව්‍යුහය අධ්‍යක්ෂ මණ්ඩලය හා එහි උප කමිටුව වන විගණන කළමනාකරණ කමිටුව හා සුදුසුකම් සහිත ඉහළ කළමනාකරණ මණ්ඩලයකින් යුක්ත වේ. පහත පෙන්වා දී ඇති සාංගමික පාලන ව්‍යුහය මඟින් අභ්‍යන්තර පාලන ඒකක ප්‍රතිසංවිධාන ක්‍රියාවලීන් හා ක්‍රමවේද හරහා ඵලදායීව භාවිතා කරන ආකාරය දක්වා ඇත.

2.1 අධ්‍යක්ෂ මණ්ඩල වගකීම හා කාර්යභාරය

සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීම සඳහා තමන් තුළ වූ කුසලතා හා තීරණ ගැනීමේ හැකියාවන් උපරිම වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ඇගයීමේදී භාවිතා කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන වගකීමක් වේ. දිර්ඝ කාලීන අරමුණු ලඟාකර ගැනීම හා ඊට අදාළ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරයයි. මෙම ක්‍රියාකාරකම් ඉටුකිරීමේදී අවශ්‍ය අවස්ථාවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් තාක්ෂණික හා උපදේශන සේවා ලබාගැනීමට ද සිදුවිය.

අධිකාරියේ සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය ඇස්තමේන්තුව මඟින් ලඟාකර ගැනීමට අපේක්ෂිත ඉලක්ක ලඟාකර ගැනීම සඳහා යහපාලන මූලධර්ම භාවිතා කරමින් කටයුතු කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

ඵලදායී හා කාර්යක්ෂම ලෙස කළමනාකරණ හා මෙහෙයුම් කටයුතු ඉටුකිරීම සඳහා ස්වාධීන ව විමසුම් කිරීම හා අධීක්ෂණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් උපකමිටුවක් ලෙස විගණන හා කළමනාකරණ කමිටුව පත්කර ඇත. මෙම කමිටුව මූලික වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ. විගණන හා කළමනාකරණ කමිටුවේ වගකීම හා කාර්යභාරය මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

2.2 අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය

2015.12.31 දිනට අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය අධ්‍යක්ෂවරුන් 10 දෙනෙකි. එයින් 8 දෙනෙකු විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන අතර සභාපති හා සාමාන්‍යාධිකාරී පමණක්

විධායක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.



රූප සටහන් 01

ටී. එන්. විජේගුණවර්ධන මහතා සභාපතිවරයා වශයෙන් 2015.01.29 දින දක්වා කටයුතු කල අතර ඉන්පසුව නීතීඥ රංජිත් මීගස්වත්තේ මහතා අධිකාරියේ සභාපති වශයෙන් කටයුතු කල අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමට හා මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් හා මහපෙන්වීම් ඔවුන් විසින් සලස්වන ලදී.

විධායක හා විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ දක්වා ඇති ප්‍රතිපාදන වලට අනුකූලව වසර තුළදී පවත්වාගෙන යන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් 6 දෙනෙකුම ප්‍රධාන අමාත්‍යාංශ භතරක හා නාවික හමුදාපති, අධ්‍යක්ෂ ජෙනරාල්, වෙළඳ නෞකා දෙපාර්තමේන්තුව නියෝජනය කරනු ලබයි. ඒ අනුව අධිකාරියට අයත් සියලුම විෂය පථයන් ආවරණය වන පරිදි විධායක නොවන

අධ්‍යක්ෂවරුන් පත්ව ඇති අතර එම ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේදී මෙම විධායක නොවන අධ්‍යක්ෂවරු විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

2.3 අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම හා විශ්‍රාමයාම්

සමාලෝචිත 2015 මූල්‍ය වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම් දෙකක් සිදුකරන ලද අතර එක් විශ්‍රාම ගැනීමක් සිදු වී ඇත.

2.3 අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

2015 වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 11 ක් පවත්වා ඇත. වඩාත් ඵලදායී හා කාර්යක්ෂම තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා හා අවශ්‍ය කරන අනෙකුත් තොරතුරු කල්වේලා ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යැවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

2.4 අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නීති කළමනාකරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේඛණ පවත්වාගෙන යාමට අමතරව යහපාලන මූලධර්ම, නෛතික අවශ්‍යතා අනුගතවෙමින් වඩාත් කාර්යක්ෂමව හා කළමනාකරණය කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය කරන තොරතුරු කාලීනව හා නිවැරදිව සැපයීම අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් සිදු කරන ලදී.

3. විගණන හා කළමනාකරණ කමිටු වාර්තාව

විගණන හා කළමනාකරණ කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වේ. එහි සභාපතිත්වය හා භාණ්ඩාගාරය නියෝජනය කරනු ලබන එම්. අනෝමා නන්දනී මහත්මිය විසින් දරනු ලබයි. පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ආර්.ඒ.ආර්.රුපසිංහ හා එන්.එල්.එම්.බී. ලියනගේ යන මහත්වරුන් සෙසු කමිටු සාමාජිකයන් විය. ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිසර අමාත්‍යාංශයහාර විගණන අධිකාරී සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන නිරීක්ෂකයන් ලෙස කමිටු රැස්වීම් වලට සහභාගී විය. විගණන හා කළමනාකරණ කමිටුවේ කැඳවීම මත සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරී සහ අනෙකුත් අදාළ තනතුරු දරණ නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී කමිටුව ඉදිරියේ පෙනී සිටිමින් අදාළ කරුණු පැහැදිලි කිරීම් සිදුකරන ලදී.

අභ්‍යන්තර විගණන කටයුතු අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකරන ලදී. විගණනයේ විෂය පථය විශේෂයෙන් අවධානය යොමුකළ යුතු මෙහෙයුම්, මූල්‍ය, පරිපාලන හා නීති අංශ ආවරණය වන පරිදි වසර තුළ ක්‍රියාත්මක වන ආකාරයට සැලසුම් කර ඇත. ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් මූල්‍ය ප්‍රකාශන විගණනයට සාමාන්තරව මෙහෙයුම්, පරිපාලන හා මූල්‍ය අංශවල දුර්වලතා හා අභ්‍යන්තර පාලන ක්‍රමවල පවත්නා අඩුපාඩු ඇගයීමට ලක් කරන ලදී.

අභ්‍යන්තර විගණන වාර්තාව සම්බන්ධයෙන් කළමනාකරණය සමඟ සාකච්ඡා කර අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීය. අධිකාරියේ අභ්‍යන්තර වක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය හා අනෙකුත්

රෙගුලාසිවල දක්වා ඇති පරිදි අධිකාරියේ කටයුතු සිදු කරනු ලබන බවට තහවුරුවක් ලබාගැනීම සඳහා විගණනය සැලසුම් කොට ක්‍රියාත්මක කරනු ලැබීය. මෙහිදී අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම්, අධිකාරියේ වත්කම් ආරක්ෂා කිරීම හා නඩත්තුව, ප්‍රමාණවත් පරිදි ද්‍රවශීලතාවය පවත්වාගෙන යාම ඇතුළු සියලුම මූල්‍ය, පරිපාලන හා මෙහෙයුම් ක්‍රියාකාරකම් විගණනයට භාජනය විය. විගණන හා කළමනාකරණ කමිටුව විසින් ගණකාධිකාරීවරයා විසින් සකස් කර ඉදිරිපත් කරනු ලැබූ මූල්‍ය ප්‍රගති වාර්තා පරීක්ෂා කර බලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාපතිතුමා හා සාමාන්‍යාධිකාරීතුමා වෙත අවශ්‍ය කරන නිර්දේශ ලබාදෙන ලදී.

විගණන හා කළමනාකරණ කමිටුව විසින් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා ඔවුන්ගේ නිරීක්ෂණ, නිගමන හා නිර්දේශ සම්බන්ධයෙන් විගණන හා කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා කරන ලදී. ඊට අතිරේකව විගණන හා කළමනාකරණ කමිටුව විසින් අභ්‍යන්තර විගණන වාර්තා වලින් අනාවරණය කරගත් කරුණු හා විගණන ක්‍රමවේදවල ඵලදායිතාවය ඇගයීමට ලක්කළ අතර එහිදී අඩුපාඩු අවම කරගැනීමට අවශ්‍ය කරන උපදෙස් හා මඟපෙන්වීම් අභ්‍යන්තර විගණන අංශයට ලබාදෙන ලදී. වසර තුළදී විගණන හා කළමනාකරණ කමිටුව තුන්වතාවක් රැස්වීම් සිදුකරන ලදී.

**2015 වර්ෂය තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ වාර්තා**

නම	අධ්‍යක්ෂ මණ්ඩලයේ දරන තනතුර	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	
01	ආර්.බී.මීගස්වත්තේ මහතා	සභාපති (අමාත්‍යාංශයෙන් පත්කල සාමාජික)- විධායක අධ්‍යක්ෂ	09/11
02	ආචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා	සාමාන්‍යාධිකාරී විධායක අධ්‍යක්ෂ	08/11
03	ආර්.ඒ.ආර්.ආර්.රූපසිංහ මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	08/11
04	ඒ.ඩබ්. සෙනවිරත්න මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	06/11
05	පී.එම්.වික්‍රමසිංහ මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	02/11
06	එන්. එල්. එම්. බී. ලියනගේ මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	10/11
07	එම්. අනෝමා නන්දනී මිය	විධායක නොවන අධ්‍යක්ෂ	07/11
08	ජේ. එස්. ඩී. එම්. අසංක අබේවර්ධන මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	01/11
09	ජී. මහේන්ද්‍ර පෙරේරා මහතා	විධායක නොවන අධ්‍යක්ෂ	06/11

**2015 වර්ෂය තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විගණන හා
කළමනාකරණ රැස්වීම් පිළිබඳ වාර්තා**

නම	අධ්‍යක්ෂ මණ්ඩලයේ දරන තනතුර	විගණන හා කළමනාකරණ රැස්වීම්	
01	එම්.අනෝමා නන්දනී මහත්මිය	සභාපති	03/03
02	එන්.එල්.එම්.බී. ලියනගේ මහතා	සාමාජික	01/03
03	ආර්.ආර්.ඒ.ආර්.රූපසිංහ මහතා	සාමාජික	02/03
04	ජී.එස්.එස්.ජී.පෙරේරා මහත්මිය	නිරීක්ෂක	02/03
05	එල්.ඩී.එන්.කුමාරසිරි මහතා	නිරීක්ෂක	03/03
06	කේ. කේ. එස්.ජයකොඩි මහතා	නිරීක්ෂක	01/03

(2015.12.31 දින සිට විගණන හා කළමනාකරණ රැස්වීම් සඳහා ජී.එස්.එස්.ජී.පෙරේරා මහත්මිය වෙනුවට කේ. කේ. එස්.ජයකොඩි මහතා නිරීක්ෂක ලෙස සහභාගි වන ලදී.)

4. මෙහෙයුම් පිළිබඳ සමාලෝචනය

හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මකවන ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත අනුව අධිකාරිය සතු බලතල වලට අනුව ශ්‍රී ලංකා ජල තීරයේ සිදුවන හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සතුවේ. 2015 තුළදී දිස්ත්‍රික් මට්ටමින් වැඩමුළු 23ක් පවත්වමින් සැලසුම් යාවත් කාලීන කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම සිදු කරන ලදී.

හදිසි තෙල් හා රසායන ද්‍රව්‍ය විසිරීමකදී එයට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ දෛනික වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේදී 2015 මැයි 14 හා 15 දිනවල පවත්වන ලදී. මේ සඳහා ගිනි නිවීමේ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියෝජනය කරමින් නියෝජකයින් සහභාගී විය.



Incident Command System වැඩමුළුවේ අවස්ථා

හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මක වන ජාතික සැලැස්ම අනුව ස්ථාපිත කර ඇති සිද්ධි කළමනාකරණ කමිටුවේ (Incident Management Team) සාමාජිකයින් හට සිද්ධි විධාන ක්‍රමවේදය (Incident Command System) පිළිබඳ තෛනික වැඩමුළුවක් 2015 ඔක්තෝබර් 28,29 සහ 30 දින වල ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පවත්වන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ පවත්වන ලද මෙම වැඩමුළුවට සිද්ධි කළමනාකරණ කමිටු සාමාජිකයින් සියළුදෙනා සහභාගී වන ලදී.



Incident Command System වැඩමුළුවේ අවස්ථා



Incident Command System වැඩමුළුවේ අවස්ථා

යාපනයේ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම.

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ ඇති දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කාර්යාල පිහිටුවීමට අධිකාරිය මඟින් කටයුතු කරනු ලබන අතර 2015 වන විට දිස්ත්‍රික් කාර්යාල 9ක් ස්ථාපිත කොට තිබුණි. 10 වන කාර්යාලය ලෙස යාපනය කාර්යාලය යාපනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීම 2015 මාර්තු මසදී සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙරළබඩ දිස්ත්‍රික්ක වල සිදු කරමින් පවතින අධිකාරියේ කටයුතු යාපනයේ දිස්ත්‍රික්කය තුළද මේ අයුරින් ආරම්භ කිරීමට අධිකාරිය ලැබූ ජයග්‍රහණයකි.



යාපනේ කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැවැත්වූ ප්‍රථම රැස්වීම

සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ (මුහුදට ඉවත දැමීම සඳහා අවසර පත් නිකුත් කිරීම)

සමුද්‍රය වෙත අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම හා බැහැර කරන අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් පමණක් බැහැර කිරීම දිරිගැන්වීමේ අරමුණින් 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතට අනුකූලව නිකුත් කරන ලද රෙගුලාසි වලට අනුව සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ (මුහුදට ඉවත දැමීම සඳහා අවසර පත් නිකුත් කිරීම)

නියෝග අංක 01/2013 ලෙසින් ප්‍රකාශයට පත්කර 2013 වසරේ සිට ක්‍රියාවට නංවන ලදී.

මේ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හරහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. මේ යටතේ කොළඹ , ගම්පහ, කළුතර, පුත්තලම , ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය,අම්පාර හා යාපනය යන දිස්ත්‍රික්ක තුළ වෙරළ කලාපය තුළ මීටර් 300 දක්වා සීමාව දක්වා සියලුම හෝටල් කර්මාන්තශාලා මෙහිදී පරීක්ෂාවට ලක් කරනු ලබයි. ඒ අනුව 2015 වර්ෂය සඳහා නිකුත් කල බලපත්‍ර සංඛ්‍යාව 40ක් වන අතර අනෙකුත් අයදුම් පත්‍ර ඇගයීම සිදුකරමින් පවතී.



හෝටල් හා කර්මාන්තශාලා මඟින් නිකුත් කරනු ලබන අපජලයෙහි,ජල සාම්පල ලබා ගැනීම.



අපජලයේ තත්ත්ව නිර්ණය කිරීම

බංකරින් බලපත්‍ර නිකුත් කිරීම

2015 වර්ෂයේදී බංකර් මෙහෙයුම් සඳහා නෛමික 09ක් ලියාපදිංචි විය. ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සහ හම්බන්තොට වරායන් වලට පැමිණෙන නෛමික වෙත බංකර් තෙල් සැපයීම වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සිදුවිය.

ලියාපදිංචි වී ඇති නෛමික


1. MT SHERMAC
2. MT SEA FALCON
3. MT KANDY
4. MT LM KELANI
5. LMS DIYALUMA
6. LSM LAXAPANA
7. LMS DUNHIDA
8. MT MAURU OYA
9. MT LM NILWALA

බංකරින් මෙහෙයුම් සිදු කිරීම සඳහා ආයතන 08 ක් 2015 වර්ෂයේදී ලියාපදිංචි විය.

Lanka IOC PLC හා Magampura Port Management Company (Pvt) Ltd වෙත ගොඩබිම් තෙල් ගබඩා සංකීර්ණයක් පවත්වා ගෙන යාම වෙනුවෙන් බලපත්‍ර නිකුත්කර ඇත.

ජයසුන්දර මෝටර්ස් ආයතනයට බවුසර් මගින් බංකර් තෙල් සැපයීමට අදාළව Road Tanker clearance certificate නිකුත් කරන ලදී.

2015 වර්ෂයේදී ලියාපදිංචි වී ඇති ආයතන මගින් නෛමික වෙත තෙල් 406112.162m³ සපයා ඇත.



බංකර් බලපත්‍ර නිකුත් කිරීම මගින් 2015 වර්ෂයේදී උපයන ලද මුළු ආදායම රුපියල් 1,629,000.00 වේ.


මීට අමතරව සමුද්‍රීය පරිසරයට හානිදායක නොවන අයුරින් බංකර් මෙහෙයුම් කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබඳව අදාළ ආයතනවල සමාජකයින් දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2015.08.31 වන දින වරාය අධිකාරියට අයත් මහපොළ අභ්‍යාස ආයතනයේදී පවත්වන ලදී.

නෛමික මගින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සැපයීම

නෛමික මගින් සිදුවන සමුද්‍ර දූෂණය වැලැක්වීමේ අරමුණින් මෙම සේවාව ක්‍රියාත්මක වේ. මෙහිදී නෛමික මගින් ජනනය වන දැවි තෙල්, සහ අපද්‍රව්‍ය හා මළ අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමට පහසුකම් සැපයීම සිදුකරනු ලබයි. මෙම සේවාව තවදුරටත් විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් අන්තර්ජාල භාවිතයෙන් නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එය සාකච්ඡා මට්ටමේ පවතී.

2015 වර්ෂය සඳහා නෛමික මගින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සැපයීම සඳහා සේවා සපයන නියෝජිත ආයතන 28ක් ලියාපදිංචි කරගන්නා ලදී.



2015 වර්ෂය තුළදී නොකා 1308ක් සඳහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සපයන ලදී.



2015 වර්ෂය තුළදී නොකා මගින් ඉවත්කළ අපද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

වර්ගය	ප්‍රමාණය (m ³)
දැව්තෙල්	24,911.547
සහ අපද්‍රව්‍ය	6,441.438
මළ අපද්‍රව්‍ය	125

2015 වර්ෂය තුළදී ප්‍රතිග්‍රහණය කළ අපද්‍රව්‍ය ප්‍රමාණය.



2015 වර්ෂයේදී ලියාපදිංචි කිරීමේ ගාස්තු සහ බලපත්‍ර නිකුත් කිරීම මගින් උපයන ලද මුළු ආදායම රුපියල් 1,058,900.00 වේ.

ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ක්‍රමවේදය පිළිබඳව නොකා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2015.03.02 වන දින පවත්වන ලදී.

තවද අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව විධිමත් අයුරින් පවත්වාගෙන යාම පිළිබඳව සහ ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ක්‍රමවේදය පිළිබඳව අදාළ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සපයන ආයතන දැනුවත් කිරීමේ වැඩමුළු 2015.03.03 සහ 2015.05.27 යන දිනවලදී පවත්වන ලදී.

පාසල් සමුද්‍ර කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන්

දිවයින වටා වෙරළබඩ දිස්ත්‍රික්ක 10ක් තුළ එනම්, කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ස්ථාපිත කර ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල 10ක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙහිදී තෝරාගත් වෙරළබඩ පාසල් වල 8-9-10 ශ්‍රේණි වල සමුද්‍ර පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන සිසුන්ගෙන් සමන්විත පාසල් සමුද්‍ර කණ්ඩායම් 245ක් මෙවන විට පිහිටුවා ඇති අතර එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් හරහා දැනුවත් කිරීම් සිදුකෙරේ.

සමුද්‍ර පරිසරයේ ඇති වැදගත්කමත්, සමුද්‍ර දූෂණය, එහි ප්‍රතිඵල සහ වළක්වාලීමේ වැදගත්කමත් පාසල් සිසු සිසුවියන් හට අවබෝධ කර පරිසර හිතකාමී සිසු පරපුරක් ඇතිකිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ප්‍රාදේශීය කාර්යාලය	පාසල් සමුද්‍ර කණ්ඩායම් ගණන	දැනුවත් කිරීම් සිදුකළ පාසල් ගණන
කොළඹ	13	11
මීගමුව	25	20
හලාවත	32	28
යාපනය	05	05
ත්‍රිකුණාමලය	35	35
අම්පාර	08	08
හම්බන්තොට	35	17
මාතර	33	32
ගාල්ල	35	13
කළුතර	24	16
එකතුව	245	185



කළුතර පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්



කළුතර පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්



හලාවත පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්



යාපනය පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2015 වසරේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් 185ක් පවත්වන ලදී. සමුද්‍ර පරිසර පද්ධති වල වැදගත්කම හා ඒවා ආරක්ෂා කරගැනීම, සමුද්‍ර ජීවීන් හා ඔවුන් වර්තමානයේ මුහුණ පා ඇති තර්ජන, ආක්‍රමණික සමුද්‍ර ජීවීන්, සමුද්‍ර දූෂණය, සමුද්‍ර දූෂක ප්‍රභව හා ඒවා අවම කරගැනීම-5R සංකල්පය, බැලස්ටි ජල තර්ජනය, මහද්වීප ජලාචිතය වැනි මාතෘකා ඔස්සේ පාසල් සමුද්‍ර කණ්ඩායම් දැනුවත් කරන ලදී.

මීට අමතරව පාසල් සිසුන් තුළ ආකල්පමය වර්ධනයක් ඇතිකිරීමේ අරමුණින් 2015 වර්ෂයේදී "නිල් සයුරින් මතුවන නිල් ආර්ථිකය" යන තේමාව ඔස්සේ පෝස්ටර් විත්‍ර, ගද්‍ය රචනා හා පද්‍ය රචනා තරඟවලියක් පවත්වන ලද අතර එහි ජයග්‍රාහක නිර්මාණ වලට ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදෙන ලදී.

ජගත් සාගර දිනය -2015

සෑම වසරකම ජූනි මස 08 වන දින ජගත් සාගර දිනය ලෙසට ජාත්‍යන්තරව සමරනු ලබන අතර මේ අනුව පෙර වසර වල මෙන්ම මෙම වසරේදී ද ලෝක ප්‍රජාවන් සමඟ එක්ව ලෝක සාගර දිනය සැමරීම අප අධිකාරිය විසින් සිදුකරන ලදී.

ඒ අනුව 2015 ජූනි මස 08 වන දිනට යෙදෙන ජගත් සාගර දින පවත්වනු ලැබූ ජාතික වැඩසටහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී වම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වා පවත්වන ලදී.



පොල්තෙල් පහන දැල්වීම



රැස්ව සිටි ආරාධිත අමුත්තන්

මෙම වැඩමුළුවේදී සාගර පරිසරයේ ඇති වැදගත්කම සහ එය නිරසාර ලෙස පවත්වා ගැනීමත් සාගර පරිසර දූෂණය වළක්වා ගැනීමත් පිළිබඳව දේශන මාලාවක් පැවැත්විණ. මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය "Healthy

Oceans , Healthy Planet ” (පිරිසිදු මුහුදක් - සුවබර ලොවක්) යන තේමාව ඔස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා විසින් පවත්වන ලදී. . CINEC ආයතනයේ මහාචාර්ය (කපිතාන්) නාලක ජයකොඩි මහතා විසින් “Shipping & marine environment” (නාවික කටයුතු හා සමුද්‍රීය පරිසරය) යන මාතෘකාව ඔස්සේ තවත් දේශනයක් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් සහ පාසල් සිසුන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාගී විය .

මෙහිදී පාසල් සිසුන් අතර පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත ගද්‍ය රචනා සහ පද්‍ය රචනා තරඟවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණු අතර අධිකාරිය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන "සත් සමුද්‍ර" සාර සංග්‍රහය එළිදැක්වීම ද ගරු පාඨලී වම්පික රණවක මැතිතුමාගේ සුරතීන් සිදුකරන ලදී. මීට අමතරව පානදුර ශ්‍රී සුමංගල විදුහලේ සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සමුද්‍ර පරිසරය තේමා කරගත් "මෝරා " නාට්‍ය රඟ දැක්වීම වැඩිමුළුවේ සුවිශේෂී අංගයක් විය.



මහාචාර්ය දේවක වීරකෝන් මහතා ගේ දේශනය



තරඟවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය



මහාචාර්ය (කපිතාන්) නාලක ජයකොඩි මහතාගේ දේශනය




"මෝරා " නාට්‍යය රඟදැක්වීමේ අවස්ථාවක්

දෙවන ජාතික සමුද්‍ර පාරිසරික විද්වත් සමුළුව - 2015

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් දේශීය හා ගෝලීය වශයෙන් සමුද්‍ර පරිසරයට ඇතිව ඇති තර්ජන හා එය රැක ගැනීම සඳහා කතිකාවතක් ඇතිකිරීමේ අරමුණ පෙරටු කර ගනිමින් විද්‍යාඥයින්, පර්යේෂණකරුවන්, නීති සම්පාදකයින් හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් සම්බන්ධ කරගනිමින් දෙවන ජාතික සමුද්‍ර පාරිසරික විද්වත් සමුළුව 2015 නොවැම්බර් මස 18 හා 19 යන දිනයන්හි දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.



පිළිගැනීමේ කතාව - ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා - සාමාන්‍යාධිකාරී - සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය



දෙවන ජාතික සමුද්‍ර පාරිසරික විද්වත් සමුළුව - 2015



ප්‍රධාන ආරාධිත දේශනය - ආචාර්ය ආනන්ද මල්ලවත්ති මහතා - IUCN ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත



පොල්තෙල් පහන දැල්වීම

නාරා ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය W.K.B.N.ප්‍රේමී, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් M.P.N.M. වික්‍රමසිංහ යන මහත්වරුන් සහ සාගර පරිසරය පිළිබඳ අවධානය දක්වන විවිධ විද්වතුන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් හා විශ්ව විද්‍යාල සිසුන්, පරිසරවේදීන්, නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පර්යේෂකයන් හා විද්‍යාඥයින් ඇතුළු විවිධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එම දෙදින පුරා මෙම සමුළුව පැවැත්විණ.



රැස්ව සිටි ආරාධිත අමුත්තන්

“නිල් ජල තලයෙන් මතු වන නිල් ආර්ථිකය” යන තේමාව යටතේ වූ සැසි වාර 5 කින් මෙම සමුළුව සමන්විත වූ අතර, පළමු සැසි වාරය සාගර පරිසර පද්ධතීන් පිළිබඳවද, දෙවන සැසි වාරය නාවික කටයුතු හා නාවික ගමනාගමනය හා බැඳුණු සමුද්‍රීය පරිසරය පිළිබඳව ද, තෙවන සැසි වාරය ධීවර හා මත්ස්‍ය සම්පත් තිරසාර කළමනාකරණය පිළිබඳව ද, සිව්වන සැසි වාරය සමුද්‍ර පරිසර දූෂණය හා ඒ හා බැඳුණු නීති රෙගුලාසි පිළිබඳව ද, අවසන් සැසි වාරය සාගර හා වෙරළ සම්පත් කළමනාකරණය පිළිබඳව ද, පැවැත්විණ. මෙම සැම සැසි වාරයකටම අදාලව, පිළිවෙලින්, ආචාර්ය K. අරුලානන්තන්, ආචාර්ය

කමල් රණතුංග, මහාචාර්ය රුවිරා කුමාරතුංග, ආචාර්ය ඩැන් මාලික ගුණසේකර හා මහාචාර්ය M.J.S. විජයරත්න යන මහත්ම මහත්මීන් විසින් දේශනයන් පැවැත්වූ අතර එම ක්ෂේත්‍ර ආශ්‍රිතව පර්යේෂණ කළ විද්වතුන්ගේ පර්යේෂණ පත්‍රිකා රාශියක් ද ප්‍රකාශයට පත් විය.



පර්යේෂකයන් තම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරමින්



සාගර පරිසරය ආශ්‍රිත පර්යේෂකයන්ගේ එකමුතුව

එමගින් මතු වූ හරවත් සාකච්ඡා රැසක් ද මෙම දෙදින පුරාවට ඉදිරිපත් විය. මෙම සියළු සාකච්ඡා වාර වලින් අනතුරුව සාගර පරිසරය ආශ්‍රිත පර්යේෂකයන්ගේ එකමුතුවක් ඇතිකිරීමේ වැඩපිළිවෙලකට මූලාරම්භයක්ද මෙදින සිදු විය. මෙලෙස දෙවන ජාතික සමුද්‍ර පාරිසරික විද්වත් සමුළුව අති සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

ජාතික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන

සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් මස තුන්වන සෙනසුරාදා අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය ලෙස සමරනු ලබන අතර ඊට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සංවිධානය කළ ජාතික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ලංකාව වටා වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි 2015 සැප්තැම්බර් මස 19 වන දින සිට 23 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදී. මෙහි ජාතික වැඩසටහන 2015 සැප්තැම්බර් මස 19 වන දින පෙ.ව. 7.00 සිට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා අනිකුත් රජයේ අමාත්‍යාංශ නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ද පාසල් සිසුන් ද සහභාගි විය.

සැප්තැම්බර් 19 වන දින බස්නාහිර පළාත තුළද, 20 වන දින වයඹ පළාත තුළද, 21 වන දින උතුරු පළාත තුළද 22 වන දින නැගෙනහිර පළාත තුළද, 23 වන දින දකුණු පළාත තුළද මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

	දිස්ත්‍රික්කය	සහභාගී වූ ගණන	පවිත්‍ර කළ දුර ප්‍රමාණය (km)
01	කොළඹ	2,577	22.5
02	කළුතර	2,683	30.0
03	ගම්පහ	1,714	42.0
04	පුත්තලම	7,576	102.7
05	යාපනය	10,921	220.2
06	මුලතිව්	3,800	40.0
07	ත්‍රිකුණාමලය	6,450	150.0
08	මඩකලපුව	4,034	119.4

09	අම්පාර	5,005	110.0
10	ගාල්ල	2,967	26.0
11	මාතර	903	27.0
12	හම්බන්තොට	4,800	125.0
13	මන්නාරම	410	110.0
14	කිලිනොච්චිය	2,800	40.0



කළුතර කොච්චිමලේ දේවස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අවස්ථාවක්



ගම්පහ-කැලණි මෝය-පල්ලියවත්ත වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අවස්ථාවක්

එකතු වූ අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය හා අදාළ දිස්ත්‍රික්කයන්හි පළාත් පාලන ආයතනයන්වල සහයෝගයෙන් නිසි පරිදි බැහැර කරන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසා මහ ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම තුළින් වෙරළ අපවිත්‍ර වීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි.



හලාවත නාත්තන්ඩිය වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අවස්ථාවක්



හම්බන්තොට-කුඩාවැල්ල වෙරළ තීරයේ එක් රැස් කළ අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති අයුරු



ගාල්ල දෙවට වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අවස්ථාවක්

එමෙන්ම එකතු කරන ලද අපද්‍රව්‍ය ආශ්‍රිත සමීක්ෂණයක්ද සිදු කරන ලද අතර ඒ මඟින් ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය තුළ එකතු වන අපද්‍රව්‍ය පිළිබඳ ව වැදගත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකි වීම ද මෙම වැඩසටහන තුළින් ලද සාර්ථක ප්‍රතිඵලයකි.



ත්‍රිකුණාමලය කින්නියා වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අවස්ථාවක්

මාපෝල් (MARPOL) 05 වන සහ 06 වන ඇමුණුම් පිළිබඳව වූ වැඩමුළු

අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) සහයෝගයෙන් මාපෝල් (MARPOL) 05 වන සහ 06 වන ඇමුණුම් පිළිබඳව වූ වැඩමුළු දෙකක් කොළඹ ගලධාරි හෝටලයේදී පවත්වනු ලැබිණි.

මාපෝල් (MARPOL) 06 වන ඇමුණුම් පිළිබඳ පළමු වැඩමුළුව ජූනි මස 16, 17 හා 18 යන තෙදින පුරා පවත්වනු ලැබීය. එයට කලාපීය රටවල් නියෝජනය කරමින් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, ඉරානය, සිගෙල්ස් සහ මොරිෂස් ආදී රටවල්වල නියෝජිතයින් 16 ක් හා මෙරට රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් ද සහභාගි විය. මෙම සමුළුවේ ආරම්භක උත්සවය අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී මාපෝල් (MARPOL) 06 වන ඇමුණුම වන නැව් මහින් සිදුවන වායු දූෂණය පිළිබඳ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ කතිකාවතක් ඇති විය.

මේ වැඩමුළුව සඳහා අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ නියෝගනිස් කරයානිස් (Theofanis Karayannis) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙය වූනු අතර, එම උපදේශකවරු ලෙස සබ්හොල්ලා බසාරි (Zabiholla Bazari) මහතා හා ආර්චනා රෙඩ්ඩි (Archana Reddy) මහත්මිය සහභාගි විය.

මෙම වැඩමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ කාරණා වූයේ නැව් මහින් සිදු වන දූෂණය වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි, නැව්වලින් වන වායු දූෂණය වැළැක්වීම, ජාත්‍යන්තර නාවික කටයුතුවලදී හරිතාගර වායු විමෝචනය, නැව්වල ශක්ති කාර්යක්ෂමතා පිළිබඳ රෙගුලාසි, ශක්ති කාර්යක්ෂමතාව නැංවෙන අයුරින්

නැව්වල සැකැස්ම සකසා ගැනීම සහ තාක්ෂණික ශක්ති කාර්යක්ෂමතා පිළිබඳ මිනුම්, හරිත වරාය සංකල්පය, විකල්ප ඉන්ධන භාවිතය හා විශේෂයෙන් 06 වන ඇමුණුම ක්‍රියාවට නැංවීම සහ බලාත්මක කිරීම හා ආශ්‍රිත වූ කරුණු වේ. මෙහිදී මෙම සාකච්ඡා කලාපීය රටවල් අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට ඉතා වැදගත් විය.


අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වූ දෙවන වැඩමුළුව මෙරට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා පවත්වනු ලැබීය. මෙහිදී මර්පෝල් පස් වන ඇමුණුම වන නැව්වල ජනනය වන කුණු කසල මහින් සිදුවන දූෂණය වැළැක්වීම පිළිබඳ වැඩමුළුව ඔක්තෝබර් මස 05 සහ 06 යන දෙදින තුළ පවත්වන ලදී.



සමුළුවට සහභාගි වූ නියෝජිතයන්

මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් සඳහා සේවා සපයන, අප ආයතනයේ ලියාපදිංචි ආයතන කිහිපයක්ද, හොල්සිම් ආයතනය , ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියානු පරිසර සහයෝගීතා වැඩසටහන (SACEP), ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා නැව්කරුවන්ගේ සංගමය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශය, කොළඹ නැව් තටාංගනය පෞද්ගලික ආයතනය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ අප ආධිකාරියේ නියෝජිත මහත්ම මහත්මීන්ද සහභාගී විය.

ශ්‍රී ලංකාවද පාර්ශවකරුවකු වන මෙම අන්තර්ජාතික සම්මුතියේ නව සංශෝධන පිළිබඳව දැනුවත් කිරීම ප්‍රධාන අරමුණ කරගත් මෙම වැඩමුළුවේදී අදාළ ආයතනවලට මේ පිළිබඳව පැන නැගෙන්නාවූ ගැටළු පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.



5 පරිපාලන, නීති, මානව සම්පත් සංවර්ධන, අභ්‍යන්තර විගණන සහ මූල්‍ය අංශවල සේවය සහ වගකීම.

5.1 පරිපාලන අංශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්යය මණ්ඩලය සේවයේ ස්ථාපිත කිරීමේ සිට සේවය අවසන් කිරීම දක්වා සමස්ථ පිරිස් කළමනාකරණ කාර්යයද අධිකාරියේ සෙසු අංශවල ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සම්පාදනයද පරිපාලන අංශයේ වගකීම වේ. අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වන සාමාන්‍යාධිකාරීවරයාගේ මහපෙන්වීම යටතේ පරිපාලන අංශය කටයුතු කරනු ලබයි.

1. වසර කිහිපයක් පුරප්පාඩුව පැවති සහකාර කළමනාකරු (නීති) තනතුර සඳහා බඳවාගැනීම සිදු කරන ලද අතර කාර්යාල සහයක තනතුර සඳහාද බඳවා ගැනීම සිදුවිය.
2. අධිකාරියේ මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදුකරලීමේ අරමුණින් යුතුව රුපියල් මිලියන 18 ක් වටිනා ඩබල් කැබ් රථ 03 ක් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලෙස ලබාගන්නා ලදී.
3. වසර තුළදී රුපියල් මිලියන 2.5 කට ආසන්න මුදලක කාර්යාල උපකරණ මිලදී ගත් අතර රුපියල් මිලියනයක් වටිනා උපකරණ ජලතත්ත්ව පරීක්ෂණ උපකරණ හා රසායනාගාර උපකරණ මිලදී ගැනීමද සිදු කරන ලදී.

5.2 නීති අංශය

1. 2012 දී අගෝස්තු මස දී M.V. “Thermopylae Sierra” නෞකාවෙන් සිදු වූ සමුද්‍ර පරිසර හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ තව දුරටත් සාකච්ඡා කරන ලද අතර එම අවසන් වාර්තාව මේ වන විට නීතිපති වෙත භාරදී ඇත.

2. 2015 ජූලි මස කළුතර කැලීඩෝ වෙරළ අශ්‍රිතව පෞද්ගලික ආයතනයකින් සිදු වූ සමුද්‍ර පරිසර දූෂණය පාලනය කිරීම සහ යථා තත්වයට පත් කිරීම පිණිස මෙම අධිකාරිය විසින් දරණ ලද වියදම් එකී ආයතනයෙන් අය කර ගැනීමට නීති අංශය විසින් කටයුතු කර ඇත.
3. උස්වැටකෙයියාව තල්දියවත්ත ආශ්‍රිත වෙරළ ආසන්න ප්‍රදේශයක ටොන් 7 1/2 ක් පමණ බරැති අපද්‍රව්‍ය තොගයක් බැහැර කළ පුද්ගලයින් තිදෙනකු මීගමුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී මෙම පනතේ අපරාධ වගකීම යටතේ ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා කටයුතු කරන ලදී.
4. පනත යටතේ ප්‍රකාශයට පත්කළ යුතු සියලුම නියෝග වල කෙටුම්පත් මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර එම කෙටුම්පත් අවසන් කරනු පිණිස සාකච්ඡා පැවැත්වේ. වර්තමාන පනතෙහි පවත්නා විවිධ අඩු ලුහුඬුකම් සඳහා අලුතින් යෝජිත සංශෝධන ද ඇතුළත් කොට රේඛීය අමාත්‍යාංශය වෙත භාරදීමට ද කටයුතු කරගෙන යනු ලැබේ.

5.3 අභ්‍යන්තර විගණන අංශය

අධිකාරියේ ස්ථාපිත කර ඇති අනෙක් අංශ දෙස බලන කල අභ්‍යන්තර විගණන ඒකකයට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවන බව පෙන්වා දිය හැකිය.

මෙහිදී අධිකාරියේ සභාපතිතුමාගේ මහපෙන්වීම හා සෘජු අධීක්ෂණය යටතේ අභ්‍යන්තර විගණන අංශය ස්ථාපිත කර ඇත. වාර්ෂිකව පිළියෙල කරන අභ්‍යන්තර විගණන සැලැස්ම හා විගණන වැඩසටහන මත පදනම්ව කටයුතු කරන අතර

එහිදී මෙම අංශය විසින් ප්‍රධාන වශයෙන් ආයතනයේ මූල්‍ය, මෙහෙයුම්, පරිපාලන හා නීති යන අංශයන්හි ඵලදායී ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරීක්ෂනයක් පවත්වනු ලැබේ. එම නිරීක්ෂණ හා සොයා ගැනීම් මත පදනම්ව සකස් කරන අභ්‍යන්තර විගණන වාර්තා සභාපතිතුමාගේ අවධානය හා තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

එහිදී පහත කර්තව්‍යයන් අදාළ කරගනු ලැබේ.

- 1 වැරදි හා වංචා වැලැක්වීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර පාලන ක්‍රමවේදය විමර්ශනය.
- 2 යම්කිසි මූල්‍ය කටයුත්තක් සත්‍ය හා සාධාරණව සිදුවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මූල්‍ය පාලන ක්‍රමවේදය විමර්ශනය.
- 3 ආයතනයේ සේවකයන් සඳහා ලබාදී ඇති රාජකාරි හා වගකීම් කාර්යක්ෂමව හා ඵලදායීව සිදුවන්නේ ද යන්න සුපරීක්ෂණය.
- 4 ආයතනයේ මෙහෙයුම් හා පාලන කටයුතු සඳහා භාවිතා කරන ස්ථාවර වත්කම් ඵලදායීව හා කාර්යක්ෂමව භාවිතා කරන්නේද යන්න පරීක්ෂාව.
- 5 රාජ්‍ය ප්‍රතිපත්ති, නීති රීති හා අධිකාරියේ අභ්‍යන්තර නීති වලට අනුකූල වන්නේද පරීක්ෂාව.
- 6 අවශ්‍ය අවස්ථාවලදී විශේෂ විමර්ශන පැවැත්වීම.


අභ්‍යන්තර විගණන වැඩසටහනට අනුව ප්‍රධාන අංශ පමණක් නොව ප්‍රාදේශීය කාර්යාලයන්ද විගණනයට භාජනය කරයි. විගණන කාර්යයන් අතර මෙම අංශයේ ප්‍රධාන කාර්යයක් වනුයේ කාර්තුවකට වරක් විගණන හා කළමනාකරණ රැස්වීමක් පැවැත්වීමය. අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශනාත්මක කමිටුවක් ලෙස මෙම කමිටුව හඳුන්වාදිය හැකිය. 2015 වර්ෂයේ මෙම කමිටු රැස්වීම් 3 ක් පැවැත්වූ අතර එම රැස්වීම් වාර්තා සභාපති, සාමාන්‍යාධිකාරී හා අදාළ අංශවලට අදාළ කටයුතු සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

5.4 මානව සම්පත් සංවර්ධන අංශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජික මහත්ම මහත්මීන් පුහුණු කිරීම තුළින් ඔවුන්ගේ ධාරිතාවය හා හැකියාව වර්ධනය කිරීම මානව සම්පත් සංවර්ධන අංශයේ වගකීම වේ. මානව සම්පත් සංවර්ධනය 2011 වර්ෂයේ සිට අධිකාරියේ වෙනම අංශයක් ලෙස ස්ථාපනය කර ඇත. මෙම අංශය විසින් මානව සම්පත් සංවර්ධනය සඳහා වන අනාගත සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදුකරයි. අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වන සාමාන්‍යාධිකාරීවරයාගේ සියලු මහපෙන්වීම් යටතේ මෙම අංශය කටයුතු කරනු ලබයි.

අංශයේ වගකීම්

1. අධිකාරියේ කාර්ය මණ්ඩලයේ ධාරිතාවය හා හැකියාව වර්ධනය කිරීම සඳහා වන පුහුණු අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සහ ඒ සඳහා සම්පත් දායකයින් හඳුනා ගනිමින් දේශීය/ විදේශීය පුහුණු සැලසුම් සකස් කිරීම හා කාර්ය මණ්ඩල සාමාජිකයන් එකී පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම.
2. පුහුණු වීම ලබන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නිසි පරිදි පුහුණුවීම් ලබා ගන්නේද එසේ නොමැති නම් එහි අඩුපාඩු තිබේද යන්න පසු විපරම් කිරීම සහ අඩුපාඩු මඟහරවා ගැනීමට අදාළ ක්‍රමෝපායන් ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
3. කාර්ය මණ්ඩලයේ වාර්ෂික ප්‍රගති වාර්තා ඇගයීම
4. අධිකාරියේ කාර්ය මණ්ඩලයේ පුද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම, සේවක ශ්‍රේණිගත කිරීම හා උසස් කිරීම හා සේවක ස්ථාන මාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
5. සේවක මණ්ඩල හා ආයතනික කටයුතු සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය හා සෙසු බාහිර පාර්ශවයන් විසින් ඉල්ලා ඇති තොරතුරු සාමාන්‍යාධිකාරීවරයාගේ අනුමැතියට යටත්ව යොමු කිරීම.
6. සේවක සුබසාධන කටයුතු.



5.5 මූල්‍ය අංශය

රුපියල් 624,405.33 ක පොලී ආදායමක් උපයා ගැනීමට හැකිවිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූල්‍ය අංශය එහි මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා වගකීම දරනු ලබයි. සමස්ථයක් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කෙරෙහි බලපානු ලබන සියලුම ආර්ථික හා මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් මූල්‍ය සම්පත් ස්ථානගත කිරීම හා සියලුම අරමුණු සඳහා මූල්‍ය සම්පත් බෙදාහැරීම සිදුකරනු ලබයි. කාර්යක්ෂමවත් ඵලදායී ලෙසත් අධිකාරියේ මූල්‍ය සේවා සැපයීමත් ඒ සඳහා මගපෙන්වීම සිදුකිරීමත් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම හා පසු විපරම් කිරීම මගින් අධිකාරියේ මූල්‍ය සම්පත් පාලනය කිරීම මූල්‍ය අංශයේ මූලික අරමුණ වේ.

ක්‍රියාකාරකම්

1. වාර්ෂික අයවැය ඇස්තමේන්තු සැකසීම
2. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
3. මූල්‍ය ප්‍රකාශන වාර්තා හා මාසික අයවැය පිළිබඳ වාර්තා සැපයීම
4. වැටුප් හා වේතන සඳහා වූ වාර්තා තැබීම හා ගෙවීම් කිරීම
5. ව්‍යාපෘති සක්‍රියව පවත්වාගෙන යාම
6. සියලුම ගෙවීම් කටයුතු
7. ණය හා අත්තිකාරම් සම්බන්ධව ගිණුම් තැබීමේ කටයුතු
8. බැංකු සමග සම්බන්ධීකරණය
9. විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය
10. ආයෝජන කළමනාකරණය හා අනෙකුත් කටයුතු

වසර තුළදී සිදුකරන ලද විශේෂිත ක්‍රියාකාරකම්

01 වසර තුළදී අධිකාරිය විසින් ජංගම ගිණුමේ ඉතිරිව පවතින ශේෂයන් එක්දින ඉල්ලුම් තැන්පතුවල ආයෝජනය කිරීම මගින්

5.5.6 මූල්‍ය ප්‍රගති වාර්තාව -2015 වර්ෂය සඳහා- පුනරාවර්තන වියදම්

වැය විෂය	වැය විෂය විස්තරය	ඇස්තමේන්තුව 2015	2015.12.31 දිනට සත්‍ය වියදම	2015.12.31 දිනට ශේෂය
	පුනරාවර්තන වියදම්			
	පුද්ගල පඩිනඩි			
1001	වැටුප් හා වේතන	82,647,000.00	82,159,052.32	487,947.68
1002	අතිකාල හා නිවාඩු දින වැටුප්	2,100,000.00	880,966.23	1,219,033.77
1003	වෙනත් දීමනා	1,128,000.00	524,250	603,750.00
	මුළු එකතුව	85,875,000.00	83,564,268.55	2,310,731.45
	ගමන් වියදම්			
1101	දේශීය	3,943,000.00	2,236,337.30	1,706,662.70
1102	විදේශීය	2,900,000.00	1,982,156.45	917,843.55
	මුළු එකතුව	6,843,000.00	4,218,493.75	2,624,506.25
	සැපයීම්			
1201	ලිපිද්‍රව්‍ය හා කාර්යාලීය අවශ්‍යතා	3,200,000.00	1,309,150.88	1,890,849.12
1202	ඉන්ධන	2,500,000.00	1,550,054.44	949,945.56
1205	වෙනත්	350,000.00	179,500.00	170,500.00
	මුළු එකතුව	6,050,000.00	3,038,705.32	3,011,294.68
	නඩත්තු වියදම්			
1301	වාහන	4,246,000.00	3,261,544.66	984,455.34
1302	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	1,700,000.00	1,436,752.57	263,247.43
1303	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	500,000.00	193,058.22	306,941.78
	මුළු එකතුව	6,446,000.00	4,891,355.45	1,554,644.55
	සේවා			
1401	ප්‍රවාහන	-	-	-
1402	තැපැල් හා සන්නිවේදන	2,190,000.00	1,403,270.06	786,729.94
1403	විදුලිය සහ ජලය	3,568,000.00	2,948,663.57	619,336.24
1404	බදු කුලී සහ පළාත් ආයතන බදු	11,490,000.00	10,937,146.22	552,853.78
1405	වෙනත් පුනරාවර්තන වියදම්	5,222,000.00	4,170,745.32	1,051,254.68
	මුළු එකතුව	22,470,000.00	19,459,825.17	3,010,174.64
	පුනරාවර්තන වියදම් එකතුව	127,684,000.00	115,172,648.43	12,511,351.57

5.5.7 මූල්‍ය ප්‍රගති වාර්තාව -2015 වර්ෂය සඳහා ප්‍රාග්ධන වියදම්

වැය විෂය	වැය විෂය විස්තරය	ඇස්තමේන්තුව 2015	2015.12.31 දිනට සත්‍ය වියදම	2015.12.31 දිනට ශේෂය
	ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම.			
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	1,000,000.00	791,631.18	208,368.82
2002	පිරියත යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	1,000,000.00	387,942.05	612,057.95
2003	වාහන	2,000,000.00	1,058,969.59	941,030.41
	එකතුව	4,000,000	2,238,542.82	1,761,457.18
	ප්‍රාග්ධන වත්කම් අත්පත්කර ගැනීම			
2101	වාහන	-	-	-
2102	ගෘහභාණ්ඩ සහ කාර්යාලීය උපකරණ	800,000.00	201,733.23	598,266.77
2103	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	1,000,000.00	88,500.00	911,500.00
	එකතුව	1,800,000	290,233.23	1,509,766.77
2401	ධාරිතා වර්ධනය හා පුහුණුව (මානව සම්පත් සංවර්ධන)	1,850,000.00	1,182,724.00	667,276.50
2502	අනෙකුත් ප්‍රාග්ධන වියදම්			
	1 NOSCOP-ධාරිතා වර්ධනය	3,300,000.00	959,260.75	2,340,739.25
	2 අන්තර්ජාතික නීති රෙගුලාසි හා සම්මුතීන් ක්‍රියාත්මක කිරීම	1,700,000.00	628,793.92	1,071,206.08
	3 ජාතික ජල තත්ත්ව පරීක්ෂණ වැඩසටහන	10,850,000.00	4,150,775.36	6,699,224.64
	4 අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම්	500,000.00	487,038.36	12,961.64
	5 බංකරින් රෙගුලාසි ක්‍රියාත්මක කිරීම	100,000.00	43,075.00	59,925.00
	6 සමුද්‍ර දූෂණ වැළැක්වීමේ ජාතික ව්‍යාපෘතිය	2,000,000.00	419,188.61	1,580,811.39
	7 විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම	5,000,000.00	758,008.49	4,241,991.51
	8 ඒ ඊ ඒ ව්‍යාපෘතිය	300,000.00	142,907.00	157,093.00
	9 ජාතික දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම	2,903,000.00	1,103,568.66	1,799,431.34
	10 පිරිසිදු වෙරළ නගර ව්‍යාපෘතිය	1,300,000.00	244,845.00	1,055,155.00
	11 දැනුවත් කිරීමේ වැඩසටහන්	6,300,000.00	2,253,661.45	4,046,338.55
	12 ජාතික සංවර්ධන වැඩසටහන්	13,701,000.00	12,169,894.80	1,531,105.20
	13 සමුද්‍ර දූෂණ බලපෑම් අවම කිරීමේ වැඩසටහන්	560,000.00	193,564.00	366,436.00
	14 සමුද්‍ර විද්‍යා වැඩසටහන	2,400,000.00	110,075.00	2,289,925.00
	15 අක් වෙරළ තෙල් ගවේශනය	100,000.00	-	100,000.00
	17 පලාත් කාර්යාල පිහිටුවීම	1,200,000.00	55,691.00	1,144,309.00
	18 නවීන තාක්ෂණය භාවිතය	-	-	-
	19 ක්ෂේත්‍ර පරීක්ෂණ	136,000.00	73,950.50	62,049.50
	එකතුව	52,350,000.00	23,794,297.90	28,555,702.10
	මුළු ප්‍රාග්ධන එකතුව	60,000,000.00	27,505,797.45	32,494,202.55
	මුළු ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම්	187,684,000.00	142,678,445.88	45,005,554.12

6 අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන

6.1

ගිණුම්කරන ප්‍රතිපත්ති

6.1.1 සංස්ථාමය තොරතුරු

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කර ඇත. අංක 758 බේස්ලයින් පාර, කොළඹ 09 යන ස්ථානයේ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර ඇත.

6.1.2 ප්‍රමුඛ කාර්යභාරය හා මෙහෙයුම්වල ස්භාවය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලික කර්තව්‍ය වනුයේ නියෝගයන් ඵලදායීව බලාත්මක කිරීම, අදාළ වන ජාත්‍යන්තර සම්මුතීන්වල ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම, ආශ්‍රිත පාර්ශවයන් හා සම්පත් සම්බන්ධීකරණය හා ස්ථානගත කිරීම තුළින් වර්තමානයට හා අනාගතය සඳහා සමුද්‍රීය පරිසරය තිරසාරී ලෙස කළමනාකරණය කිරීම පිණිස ශ්‍රී ලංකා සමුද්‍ර තිරයන්හි සමුද්‍ර දූෂණය වැලැක්වීම, පාලනය කිරීම හා කළමනාකරණය කිරීමයි.

6.1.3 සාමාන්‍ය ගිණුම් ප්‍රතිපත්ති

6.1.3.1 මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ පදනම
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූල්‍ය ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය, ශුද්ධ වත්කම් හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් වලින් සමන්විත වේ. මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත වලට අනුකූලව පිළියෙල කොට ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශය සඳහා වූ ගිණුම්කරන ප්‍රමිත 2011 සිට බලාත්මක වුවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් එම ප්‍රමිත 2010 සිට බලාත්මක වන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා භාවිතා කර ඇත.

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිත අංක 01 ට අනුව ඉදිරිපත් කර ඇති අතර රාජ්‍ය අංශ ප්‍රමිත නිකුත් කොට නොමැති අවස්ථාවලදී ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා භාවිතා කර ඇත.

6.1.3.2 පොදුවේ පිළිගත් ගිණුම්කරන ප්‍රතිපත්ති සහ ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන 2015 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇත.

6.1.3.3 ගිණුම් කෙරෙහි බලපාන උද්ධමන සාධකය සඳහා ගැලපීම් සිදු කර නොමැත.

6.1.3.4 ආදායම් සහ වියදම් උපවිත පදනම මත ගිණුම්ගත කර ඇත.

6.1.3.5 අතීත ක්‍රියාකාරකමක් හේතුවෙන් වර්තමානයේ පැන නැගී ඇති වගකීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කිරීම සිදුකරනු ලබන්නේ වගකීම පියවීම සඳහා ආර්ථිකමය ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලායාමක් ඇතිවේ යැයි අපේක්ෂා කරන අවස්ථාවලදී පමණි.

6.1.3.6 මූල්‍ය ප්‍රකාශව දිනයේ සිට ඉල්ලුවට ගෙවිය යුතු ණයහිමියන් හා වසරක් තුළදී පියවිය යුතු වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් ලෙස දක්වා ඇත.

6.1.3.7 ඉල්ලුම්ට ගෙවිය යුතු නොවන තුළ පියවිය යුතු වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් ලෙස දක්වා ඇත.

6.1.4 දේපල, පිරියත සහ උපකරණ

6.1.4.1 දේපල, පිරියත සහ උපකරණ ඒවායේ පිරිවැය මත වාර්තා කරනු ලබයි. ප්‍රයෝජනවත් ජීව කාලය මත ඒවා භාවිතා කරන අරමුණ සඳහා යොදා ගන්නා අවස්ථාවේ සිට සරල මාර්ග ක්‍රමයට ක්ෂය කිරීම සිදුකරනු ලබයි. ක්ෂය කිරීම සඳහා භාවිතා කරන ක්ෂය අනුපාතයන් පහත දැක්වේ.

වත්කම්	ක්ෂය ප්‍රතිශතය
මෝටර් රථ	20%
පරිගණක ආශ්‍රිත උපකරණ	15%
කාර්යාලීය උපකරණ	15%
ගෘහභාණ්ඩ හා කාර්යාල උපකරණ	10%
විද්‍යාගාර හා තාක්ෂණික උපකරණ	10%
පොත්පත්	10%

6.1.4.2 දේපල, පිරියත සහ උපකරණ මිලදිගත් කාර්යය සඳහා එය භාවිතා කිරීමට හැකි අවස්ථාවේදී එම වත්කම ක්ෂය කිරීම ආරම්භ කරන අතර, ක්ෂය කිරීම සරල මාර්ග ක්‍රමය මත වත්කමේ ප්‍රයෝජනවත් ජීව කාලය තුළ සිදුකරනු ලබයි.

6.1.5 ආදායම

ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන්න ප්‍රදාන අධිකාරියේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ. මෙයට අමතරව අධිකාරිය විසින් පහත ක්‍රියාකාරකම් සම්බන්ධව බලපත්‍ර නිකුත් කිරීම මගින් සැලකිය යුතු මෙහෙයුම් අදායමක් උපයා ගනු ලබයි.

ණයහිමියන් හා වසරකට වඩා වැඩි කාලයක් නොහොඳ සඳහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන පහසුකම් සැපයීම සඳහා

- 1 බණිජ තෙල් ගවේශන කටයුතු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
- 2 බංකරින් කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
- 3 තෙල් විසිරීම් පාලන ක්‍රියාකාරී සැලසුම් අනුමත කිරීම.
- 4 අපද්‍රව්‍ය බැහැරකිරීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම.

6.1.5.1 අධිකාරිය මගින් ජනනය කරන ආදායම

අධිකාරිය මගින් ජනනය කරනු ලබන අදායම උපවිත පදනම මත හඳුනාගනු ලබයි.

6.1.5.2 රජයෙන් ලැබෙන ප්‍රදාන

අධිකාරියට ප්‍රාග්ධන සහ පුනරාවර්තන ලෙස වර්ග දෙකක ප්‍රදාන ලැබේ. ප්‍රදාන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ගිණුම් ප්‍රතිපත්තිය පහත දැක්වේ.

6.1.5.3 ප්‍රාග්ධන ප්‍රදාන

6.1.5.4 දේපල, පිරියත සහ උපකරණ මිලට ගැනීම හා ඉදිකිරීම සඳහා ලැබෙන ප්‍රදාන අදාල වත්කම්වල ප්‍රයෝජනවත් ජීවකාලය තුළ ආදායම හැටියට හඳුනාගැනීම සිදු කරනු ලබයි.

6.1.5.5 ශ්‍රී ලංකාව වටා සිදුවිය හැකි සමුද්‍ර දූෂණය වැලැක්වීම ආශ්‍රිත කටයුතු සඳහා ලැබෙන ප්‍රදාන අස්පාශ්‍ය වත්කම් නිර්මාණය සිදු වුවද අස්පාශ්‍ය වත්කම් හඳුනාගැනීමේ නිර්ණායකයන් සම්පූර්ණ වීමක් සිදුනොවන බැවින් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ ක්‍රියාකාරකම් සඳහා දරනු ලබන වියදම් සඳහා ලැබෙන ප්‍රදාන අදාල ක්‍රියාකාරකම් සිදුකරනු ලැබූ වර්ෂයේ අදායමක් ලෙස හඳුනාගැනීම සිදුකරනු ලබයි

6.1.5.6 පුනරාවර්තන ප්‍රදාන

පුනරාවර්තන වියදම් සඳහා ලැබෙන ප්‍රදාන අදාල වර්ෂය තුළ ම අදායමක් හැටියට හඳුනාගනු ලැබේ.

6.1.6 සේවක ප්‍රතිලාභ

6.1.6.1 නියත දායකත්ව සැලසුම්

දායකත්ව ප්‍රතිලාභ සඳහා වන වගකීමට අදාල වන වියදම් දරණ කාලපරිච්ඡේදය තුළ වියදමක් ලෙස හඳුනාගනු ලැබේ. සේවකයන්ගේ දළ වැටුප පදනම් කරගෙන සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට සහ සේවක අර්ථසාධක අරමුදලට පිළිවෙලින් 3% සහ 15% ක දායකත්වය අධිකාරිය විසින් දරනු ලබයි.

6.1.6.2 නියත ප්‍රතිලාභ සැලසුම

පාරිතෝෂිතය නියත ප්‍රතිලාභ සැලසුම වේ. අදාළ වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පාරිතෝෂිත ගෙවීමට බැඳී සිටී. මෙම වගකීම සඳහා වෙන් කිරීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා ඇත. මෙම මුදල ගණනය කරනු ලබන්නේ සේවකයාගේ වර්ෂ අවසාන වැටුපෙන් භාගයක් ඔහු සම්පූර්ණ කරන ලද සේවා කාලයෙන් වැඩි කිරීමෙනි. සේවා කාලය ගණනය කරනු ලබන්නේ සේවයේ පළමු වසරේ සිටයි. 1983 අංක 12 දරණ පාරිතෝෂිත ගෙවීම් පනත යටතේ සියලුම සේවකයන් සඳහා පාරිතෝෂිතය සඳහා වෙන් කිරීමක් සිදුකර ඇත. මෙම වෙන්කිරීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් යටතේ දක්වා ඇත.

6.1.7 සන්සන්දනාත්මක තොරතුරු

ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී සන්සන්දනාත්මක තොරතුරු නැවත සකස් කර ඇත.

6.1.8 ශේෂපත්‍ර දිනට පසු සිදුවීම්

සියලු ප්‍රමාණාත්මක ශේෂපත්‍ර දිනට පසු සිදුවීම් සලකා බලන ලද අතර ගැලපුම් කිරීම සඳහා

අවශ්‍ය වන අවස්ථාවලදී හෝ හෙලිදරව් කිරීම අවශ්‍ය වන අවස්ථාවලදී අදාල තොරතුරු සටහන් වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කොට ඇත.

6.1.9 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මුදල් ප්‍රවාහ ප්‍රකාශය වක්‍ර ක්‍රමය භාවිතා කොට සකස් කර ඇත.

6.1.10 වාර්තා කරන හා ඉදිරිපත් කරන මුදල් වර්ගය

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල්වලින් ඉදිරිපත් කොට ඇත. එය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්තා කරන මුදුල් ඒකකයද ශ්‍රී ලංකා රුපියල් වේ.

• **තොගය**

වසර තුළ භාවිතා කරන ලද තොගයෙහි පිරිවැය පදනම් කරගෙන මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයට මාරු කිරීම සිදුකරනු ලබයි. වසර අවසානයේ ඉතිරි තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයන් දෙකෙන් වඩා අඩු අගයට අගය කරනු ලබයි.

• **පුස්තකාල පොත්**

පුස්තකාල පොත් ඒවායේ පිරිවැය මත වාර්තා කර ඇත. ප්‍රයෝජනවත් ජීව කාලය මත සරල මාර්ග ක්‍රමය පදනම් කර ගනිමින් මෙම පොත් ක්ෂය කිරීම සිදුකරනු ලබයි.

• **රසායන ද්‍රව්‍ය සහ විදුරු උපකරණ තොග**

රසායන ද්‍රව්‍ය සහ විදුරු උපකරණවල මිලදී ගැනුම් පිරිවැය අදාල මිලදී ගැනීම් සිදුවූ කාල පරිච්ඡේදය තුළදීම මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයට මාරු කිරීම රසායන ද්‍රව්‍ය සහ විදුරු උපකරණ සම්බන්ධයෙන් වන අධිකාරියේ ප්‍රතිපත්තිය වේ. මෙම ක්‍රමවේදය භාවිතා කිරීම සිදුකරනු ලබන්නේ රසායන ද්‍රව්‍යවල වර්ෂය අවසානයේ

පවතින තොගය නිශ්චිතව ගණනය කිරීමට ඇති ප්‍රායෝගික දුෂ්කරතාවය සහ සමහර විදුරු උපකරණ ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළදී භාවිතයෙන් ඉවත් කොට නැවත ලබගැනීමට සිදු වීමයි. කෙසේ වුවද විද්‍යාගාරය විසින් රසායන ද්‍රව්‍ය සහ විදුරු උපකරණ සඳහා තොග ලෙජරයක් පවත්වාගෙන යනු ලබයි.

6.2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

2015 දෙසැම්බර් 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

වත්කම්	සටහන	2015 රු	2014 රු
ජංගම වත්කම්			
මුදල් ශේෂය	10	29,181,624.75	31,857,634.23
ණයගැතියෝ	11	60,152.52	47,257.00
තැන්පතු	12	2,091,000.00	2,029,500.00
ඉදිරියට කල ගෙවීම්	13	1,666,487.02	2,071,779.69
කෙටිකාලීන ආයෝජන(භාණ්ඩාගාර බිල්පත්)		14,750,372.00	13,916,147.26
අයකර ගත යුතු සේවක ණය	14	4,806,479.09	5,159,503.18
තොගය	23	3,858,594.00	3,858,594.00
ජංගම නොවන වත්කම්			
දේපලපිරියන සහ උපකරණ ,	09	65,831,860.85	64,955,616.96
මුළු වත්කම්		122,246,570.23	123,896,032.32
වගකීම්			
ජංගම වගකීම්			
උපචිත ගෙවීම්	15	9,409,665.57	15,543,605.37
පාරිසරික තත්ත්ව ඇගයීම් ව්‍යාපෘතිවල තැන්පතු	21	-	447,043.50
කලින් ලද ආදායම්	22	773,082.19	1,453,219.18
ජංගම නොවන වගකීම්			
ආපදා ණය සඳහා මුදල	16	7,241,779.43	6,984,853.28
පාරිතෝෂිත සඳහා වෙන්කිරීම	17	10,931,250.00	9,135,060.00
මුළු වගකීම්		28,355,777.19	49,079,931.46
ශුද්ධ වත්කම්		93,890,793.04	74,816,100.86
හිමිකම්			
රජයේ ප්‍රදාන සහ ප්‍රාග්ධනය (විලම්බිත ප්‍රදාන)	18	65,831,862.16	64,955,616.55
වැඩ නිමවී නොමැති ප්‍රාග්ධන වියදම්	24	25,207,173.31	19,530,151.57
තොග සඳහා ප්‍රාග්ධන යෙදවුම්	23	3,858,594.00	3,858,594.00
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අරමුදල	20	16,350,374.68	15,516,150.13
උපචිත හිගයඅතිරික්තය/	19	(17,357,210.38)	(13,528,261.26)
මුළු හිමිකම්		93,890,793.04	74,816,100.86

6.3 මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය

ආදායම	සටහන	2015 රු	2014 රු
භාණ්ඩාගාර ප්‍රදාන	1	141,168,735.17	100,052,473.75
ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තුව	2	12,959,886.99	12,038,930.82
වෙනත් ආදායම්	3	2,958,002.39	2,619,793.00
මුළු ආදායම		157,086,624.55	114,711,197.57
වියදම්			
වැටුප් හා වෙනත් ගෙවීම්	4	85,360,458.55	55,794,565.26
සැපයුම් හා පරිභෝජන ද්‍රව්‍ය	5	7,930,060.77	6,539,776.55
අනෙකුත් පුනරාවර්තන වියදම්	6	23,643,759.11	19,865,034.64
ප්‍රදාන හා මාරු කිරීම්	7	27,847,538.73	24,906,853.19
මූල්‍ය වියදම්	8	34,560.00	35,430.00
ස්ථාවර වත්කම් ක්ෂය වීම්	9	16,099,196.51	12,525,120.63
මුළු වියදම්		160,915,573.67	119,666,780.27
කාලපරිච්ඡේදය සඳහා උණනාවය අතිරික්තය/		(3,828,949.12)	(4,955,582.70)

6.4 හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	ප්‍රාග්ධන ප්‍රදාන	තොගයට අදාළ ප්‍රදාන	භාවිතයට පවතින ප්‍රාග්ධනය ප්‍රදාන	අරමුදල	සමුච්චිත හිඟය අතිරික්තය/	එකතුව
2015.01.01 දිනට ශේෂය	64,955,619.07	3,858,594.00	19,530,151.57	15,516,150.13	(13,528,261.26)	90,332,253.51
ගිණුම්කරන ප්‍රතිපත්ති වෙනස්වීම						
2015 01.01. දිනට ගලපන ලද ශේෂය						-
ප්‍රාග්ධන අරමුදල් ලැබීම	64,955,619.07	3,858,594.00	19,530,151.57	15,516,150.13	(13,528,261.26)	90,332,253.51
ප්‍රාග්ධන ප්‍රදාන ආදායමට මාරු කිරීම .	67,554,428.81	-	-	-	-	67,554,428.81
භාවිතයට පවතින ප්‍රාග්ධනය ප්‍රදාන මාරු කිරීම්	(22,731,475.55)	-	22,731,450.55	-	-	(25.00)
භාවිතයට පවතින ප්‍රාග්ධනයෙන් ප්‍රදාන මාරු කිරීම්	-	-	(17,054,428.81)	-	-	(17,054,428.81)
පොළී ආදායම් ලැබීම	-	-	-	834,224.55	-	834,224.55
ප්‍රාග්ධන ප්‍රදාන ආදායමට මාරු කිරීම .	(43,946,735.17)	-	-	-	-	(43,946,735.17)
කාලපරිච්ඡේදය සඳහා අතිරික්තය උණනාවය/					(3,828,949.12)	(3,828,949.12)
2015.12.31. දිනට ශේෂය	65,831,837.16	3,858,594.00	25,207,173.31	16,350,374.68	(17,357,210.38)	93,890,768.04

6.5 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

2015 වසර සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2015	2014
මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ මුදල් ප්‍රවාහය		
කාලපරිච්ඡේදය සඳහා ඉද්ධ අතිරික්තයලාභතාවය/ ගැලපුම් කිරීම	(3,828,949.12)	(4,955,582.70)
වර්ෂය සඳහා ක්ෂය වෙන්කිරීම	16,099,196.51	12,525,120.63
අත්තිකාරම් වියදමට මාරු කිරීම	(447,043.50)	-
පාරිතෝෂිත සඳහා වෙන්කිරීම	1,796,190.00	1,939,000.00
පාරිතෝෂිත ගෙවීම්	-	(88,320.00)
හඳුනාගත් ආදායම් ඉකුත් වර්ෂවල ප්‍රදානයන්ගෙන්	(43,946,735.17)	(37,431,973.75)
කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් අතිරික්තයලාභතාවය/	(30,327,341.28)	(28,011,755.82)
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්		
තැන්පතු (වැඩිවීම/අඩුවීම)	(61,500.00)	(15,400.00)
පෙර ගෙවුම්(වැඩිවීම/අඩුවීම)	405,292.67	(1,469,630.20)
ණයගැතියන්ගෙන්(වැඩිවීම/අඩුවීම)	(12,895.52)	(25,007.00)
ජංගම බැරකම්වලින්(වැඩිවීම/අඩුවීම)	(6,133,939.80)	15,120,711.27
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ඉද්ධ මුදල් ප්‍රවාහය	(36,130,383.93)	(14,401,081.75)
ආයෝජන කටයුතු		
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය	(14,750,372.00)	(13,916,147.26)
භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම	13,916,148.17	12,979,451.23
දේපලපිරියත හා උපකරණ මිලදී ගැනීම ,	(16,975,439.53)	(20,489,193.50)
භාණ්ඩාගාර බිල්පත් ආයෝජන පොළී	834,224.55	936,696.93
කාර්යමණ්ඩල ණයෙන් ලද ණය පොළිය	261,218.60	231,924.57
කාලපරිච්ඡේදයේ කාර්යමණ්ඩල ණය (වැඩිවීම/අඩුවීම)	353,024.09	1,079,460.91
කලින් ලද ආදායම	(680,136.99)	(561,780.82)
ආයෝජන කටයුතු වලින් ඉද්ධ ජනනය වූ මුදල් ප්‍රවාහය	(17,041,333.11)	(19,739,587.94)
මූල්‍යනය කටයුතු		
ප්‍රාග්ධන වියදම් සඳහා රජයේ ප්‍රදාන	50,500,000.00	50,444,375.71
බැංකු ගාස්තු මහජන බැංකුව	(4,292.45)	
මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ඉද්ධ මුදල් ප්‍රවාහය	50,495,707.55	50,444,375.71
කාලපරිච්ඡේදය තුළ මුදල් හා මුදල්වලට සමාන දෑ වල ඉද්ධ අඩුවීමවැඩිවීම/	(2,676,009.49)	16,303,706.02
වසර ආරම්භයේදී මුදල් හා මුදල් වලට සමාන දෑ	31,857,634.23	15,553,928.21
වසර අවසානයේදී මුදල් හා මුදල් වලට සමාන දෑ	29,181,624.74	31,857,634.23

6.6 මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

සටහන 01	භාණ්ඩාගාරයේ ප්‍රදාන	
	2015	2014
පුනරාවර්තන ප්‍රදාන	97,222,000.00	62,620,500.00
ආදායමට ප්‍රාග්ධන ප්‍රදාන මාරුව වර්තන වර්ෂයපු -	27,847,538.73	24,906,853.19
ආදායමට ප්‍රාග්ධන ප්‍රදාන මාරුව දානවිලම්බිත පු -	16,099,196.44	12,525,120.56
	141,168,735.17	100,052,473.75

සටහන 02	ගාස්තු දඩ මුදල් හා බලපත්‍ර ගාස්තු	
	2015	2014
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවයගාස්තු ලියාපදිංචි -	3,995,000.00	4,037,900.00
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවය ගාස්තුබලපත්‍ර -	6,578,750.00	5,832,250.00
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවය-ඉල්ලුම්පත්‍ර ගාස්තු	54,000.00	45,000.00
ස්භාවික සම්පත් නිස්සාරණය ගාස්තුබලපත්‍ර -	-	-
ස්භාවික සම්පත් නිස්සාරණය ගාස්තුඉල්ලුම්පත්‍ර-	-	-
බංකරින් ඉල්ලුම්පත්‍ර ගාස්තු	19,000.00	14,000.00
බංකරින් ලියාපදිංචිය 2015	1,560,000.00	1,715,000.00
Road Tunker ලියාපදිංචිය	40,000.00	-
NOSCOP ඉල්ලුම්පත්‍ර ගාස්තු	-	-
Dumping ආදායම	713,136.99	394,780.82
	12,959,886.99	12,038,930.82

වාර්ෂික වාර්තාව 2015

සටහන 03	වෙනත් ආදායම්	
	2015	2014
සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි ගාස්තු	167,000.00	276,000.00
වෙනත් ආදායම්	2,161,462.56	819,645.00
පොත් අත්තිකාරම් පොළිය	5,134.50	2,842.70
පොළී ආදායම්	624,405.33	1,521,305.30
වෙක්පත් අවලංගු කිරීම	-	-
	2,958,002.39	2,619,793.00

සටහන 04	වැටුප් හා සේවක ප්‍රතිලාභ ගෙවීම්	
	2015	2014
වැටුප් හා වෙනත්	82,159,052.32	51,879,170.09
අතිකාලනිවාඩු දින ගෙවීම්/	880,966.23	803,045.17
වෙනත් දීමනා	524,250.00	1,173,350.00
පාරිභෝගික සඳහා වෙන්කිරීම්	1,796,190.00	1,939,000.00
	85,360,458.55	55,794,565.26

සටහන 05	සැපයුම් හා භාවිතාකල පාරිභෝජන භාණ්ඩ	
	2015	2014
සැපයුම් 05.01		
ලිපිද්‍රව්‍ය සහ කාර්යාල අවශ්‍යතා	1,309,150.88	1,345,557.43
ඉන්ධන සහ ලිහිසි තෙල්	1,550,054.44	1,787,473.10
නිල ඇඳුම්	179,500.00	64,000.00
	3,038,705.32	3,197,030.53
නඩත්තු වියදම් 05.02		
වාහන නඩත්තු වියදම්	3,261,544.66	2,669,628.33
පිරියත සහ උපකරණ නඩත්තු වියදම්යන්තු ,	1,436,752.57	603,072.69
කාර්යාල නඩත්තු වියදම්	193,058.22	70,045.00
	4,891,355.45	3,342,746.02

වාර්ෂික වාර්තාව 2015

සටහන 06	වෙනත් පුනරාවර්තන වියදම්	
ගමන් වියදම් 06.01	2015	2014
දේශීය ගමන් වියදම්	2,236,337.30	2,359,713.00
විදේශීය ගමන් වියදම්	1,982,156.45	879,942.97
	4,218,493.75	3,239,655.97
ගිවිසුම් ගත සේවා 06.02		
විදුලි සංදේශ තැපැල් ගාස්තු/	1,403,270.06	1,106,650.43
විදුලි බලය සහ ජල වියදම්	2,948,663.76	2,168,131.88
කාර්යාල කුලී	10,937,146.22	10,544,620.82
වෙනත් ගිවිසුම්ගත සේවා	4,136,185.32	2,805,975.54
	19,425,265.36	16,625,378.67

සටහන 07	ප්‍රදාන සහ අනෙකුත් මාරු කිරීම්	
	2015	2014
වසර සඳහා වූ මුළු ප්‍රාග්ධන ප්‍රදාන	67,554,428.81	81,567,016.84
අඩුකලා:		
ප්‍රාග්ධන වත්කම් මිලට ගැනීම සඳහා යොදා ගත් ප්‍රදාන	(16,975,439.53)	(39,269,193.50)
වැඩ නිම වී නොමැති ප්‍රාග්ධන වියදම්	(22,731,450.55)	(17,390,970.15)
වසර තුළ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයට මාරු කිරීම්	27,847,538.73	24,906,853.19

සටහන 08	මූල්‍ය වියදම්	
	2015	2014
බැංකු ගාස්තු	34,560.00	35,430.00
	34,560.00	35,430.00

වාර්ෂික වාර්තාව 2015

සටහන 09	දේපලපිරියන හා උපකරණ ක්ෂයවීම්,						ලියාහල අගය
	පිරිවැය-2015			ක්ෂය - 2015			
වත්කම් වර්ගය	01.01.2015	එකතු වීම	31.12.2015	01.01.2015	එකතු වීම	31.12.2015	
මෝටර් රථ	56,818,112.63	858,587.00	57,676,699.63	30,990,931.81	8,688,789.38	39,679,721.19	17,996,978.44
දැව භාණ්ඩ සහ කාර්යාල උපකරණ	29,685,169.85	7,791,248.96	36,025,814.81	15,580,817.06	3,535,177.58	17,720,419.65	18,305,395.16
තාක්ෂණික උපකරණ	33,162,702.71	8,248,528.07	41,411,230.78	8,761,699.40	3,802,890.21	12,564,589.61	28,846,641.17
පුස්තකාල පොත්	701,494.00	77,075.50	778,569.50	78,413.08	70,298.28	148,711.36	629,858.14
එකතුව	120,367,479.19	18,426,043.53	135,892,314.72	55,411,861.36	16,097,155.46	70,113,441.81	65,778,872.03

සටහන 10	මුදල් හා මුදල් වලට සමාන දෑ	
මුදල් හා මුදල් වලට සමාන දෑ	2015	2014
ලංකා බැංකුව 194109-	26,721,324.41	30,007,284.13
මහජන බැංකුව	2,435,300.34	1,825,350.10
ලංකා බැංකුව -75553755	25,000.00	25,000.00
	29,181,624.75	31,857,634.23

සටහන 11	ණයගැනියෝ	
	2015	2014
පියවා නොමැති අත්තිකාරම්	-	32,507.00
ගෙහාන් කුරුණේරූ -කුලී ගෙවීම්	6,000.00	6,000.00
සී. සුමමහොට්ටි	2,477.52	
ආර්.එන්.රණවීර	12,500.00	
ලක්ෂිත දයාරත්න	2,800.00	
අසංක විජේවර්ණසූරිය	8,500.00	
සී.ඩී.ඩබ්. සෙනවිරත්න	13,500.00	
උත්සව අත්තිකාරම්	14,375.00	8,750.00
	60,152.52	47,257.00

සටහන 12	තැන්පතු	
	2015	2014
තැන්පතු කුලී- ප්‍රාදේශීය කාර්යාලය ගාල්ල	96,000.00	96,000.00
තැන්පතු කුලී - ප්‍රධාන කාර්යාලය	1,950,000.00	1,890,000.00
තැන්පතු කුලී - ප්‍රාදේශීය කාර්යාලය ත්‍රිකුණාමලය	7,500.00	7,500.00
තැන්පතු ජංගම දුරකථන සඳහා අන්තර්ජාල - පහසුකම්	6,000.00	1,500.00
තැන්පතු ජංගම දුරකථන සඳහා අන්තර්ජාල - පහසුකම්	-	3,000.00
නැවත අයවිය යුතු තැන්පතු	31,500.00	31,500.00
	2,091,000.00	2,029,500.00

සටහන 13	ඉදිරියට කල ගෙවීම්	
	2015	2014
ගෙවල් කුලී පෙර ගෙවුම්	722,301.37	719,589.04
රථවාහන නඩත්තු වියදම් පෙර ගෙවුම්	577,163.10	509,263.40
නඩත්තු කටයුතු සඳහා පෙර ගෙවුම්	22,732.10	256,607.91
වෙනත්	344,290.45	586,319.35
	1,666,487.02	2,071,779.69

සටහන 14	ආපසු අය කල යුතු කාර්යමණ්ඩල ණය	
	2015	2014
ආරම්භක ණය ශේෂය	5,159,503.18	6,238,964.09
එකතු කලා:		
වසර තුළ දුන් ණය	3,924,000.00	2,115,000.00
ආපසු අයකල හැකි මුළු ප්‍රමාණය	9,083,503.18	8,353,964.09
අඩුකලා:		
වසර තුළ අයකරගත් ණය	4,277,024.09	3,194,460.91
අවසන් ශේෂය	4,806,479.09	5,159,503.18

වාර්ෂික වාර්තාව 2015

සටහන 15	ජංගම බැරකම්	
	2015	2014
ගෙවිය යුතු අනිකාල දීමනා	350,253.91	49,775.63
ගෙවිය යුතු වෙනත් දීමනා	-	35,250.00
ගෙවිය යුතු ගමන් වියදම් දීමනා	-	252,284.72
WRS ලැබීම්	-	3,750.00
ගෙවිය යුතු විදුලිය සහ ජල ගාස්තු	33,827.34	159,633.52
බැංකු තැන්පතු	-	25,000.00
ගෙවිය යුතු දුරකථන ගාස්තු	89,010.23	70,539.18
ගෙවිය යුතු වෙනත් වියදම්	1,218,000.00	-
ගෙවිය යුතු මුද්දර බදු	25.00	75.00
සිලෝන් ෆිෂරිස් භාබර් කොපරේෂන්	5,634,980.00	7,000,000.00
හෙමසන්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්	-	574,560.00
ඉන්ඩස්ට්‍රි සර්විස් ඉන්ජිනියරිස්	120,222.54	794,633.16
බේරුවල හෝලිඩේ රිසෝට්	-	21,500.00
නෙලු ඇඩ්වොයිසින් ප්‍රයිවට් ලිමිටඩ්	-	17,136.00
විවෘත විශ්වවිද්‍යා - සී.ඩබ්.සෙනවිරත්න	-	62,595.00
රජයේ මුද්‍රණාලය	-	100,800.00
ඇනලිටිකල් ඉන්සිටුමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්	842,301.64	3,712,808.01
හල්කෙම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්	-	1,819,209.17
සතොස මෝටර්ස් ප්‍රයිවට් ලිමිටඩ්	-	340,295.48
හසරංග මෝටර්ස්	-	138,000.00
සංජීව මෝටර්ස් ප්‍රයිවට් ලිමිටඩ්	152,750.00	129,725.00
ජී.එන්. වර්ෂවිතාන	-	51,460.00
ටොප් ෂයින් සර්විසස්	81,899.95	37,584.96
බ්‍රවින්ස් ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්	-	16,422.00
නිත්මා අයි ටී සොලියුෂන්	-	6,875.00
ටොයොටෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ්	-	60,551.54
කේ. එම්. ඇන්ඩ් ඉංජිනියරිස් මෝටර්ස්	-	63,142.00
ප්‍රයිම් සිලෝන්	51,000.00	-
වයිනා භාබර් ඉංජිනියරින්	1,000.00	-
එස්. ගොඩගේ ඇන්ඩ් බ්‍රදර්ස්	32,106.00	-
තිරුකෝවිල් ප්‍රාදේශීය සභා	10,677.30	-
දන්කොටුව පොසිලේන්	50,520.00	-
එස් ආර් ටී සිකුරිට් සර්විස්	54,855.00	-
දිස්ට්‍රික් ලේකම් - හම්බන්තොට	117,640.00	-
කෝල්ඩ් ස්ටෝරේජ්	336,938.75	-
ජෝන් කීල්ස් ඔටෝමෝෂන්	16,000.00	-
ශ්‍රී ලංකා ස්ටේට් ට්‍රේඩින්	36,710.00	-
මයි ට්‍රල්ස් ඔටෝමෝබයිල් ටෙක්	1,200.00	-
පී.බී.ටී.ප්‍රදීප් කුමාර	46,703.92	-
රුහුණ විශ්වවිද්‍යාලය	127,996.55	-

වාර්ෂික වාර්තාව 2015

සමුද්‍ර ප්‍රියදර්ශිකා	12.00	-
රන්ජිත් මීගස්වත්තේ	312.64	-
එල්. ඒ. එල්. අසීන්	2,722.80	-
	9,409,665.57	15,543,605.37

සටහන 16	කාර්යමණ්ඩල ණය අරමුදල	
	2015	2014
ආරම්භක ණය ශේෂය	6,984,853.28	6,752,928.71
එකතු කලා:		
වර්ෂය සඳහා පොළීය	261,218.60	231,924.57
අඩුකලා:		
බැංකු ගාස්තු	4,292.45	
අවසන් ශේෂය	7,241,779.43	6,984,853.28

සටහන 17	පාරිතෝෂිත සඳහා වෙන්කිරීම්	
	2015	2014
ආරම්භක ශේෂය	9,135,060.00	7,284,380.00
සංශෝධනය කරන ලද ශේෂය		
වර්ෂය සඳහා වෙන්කිරීම්	1,796,190.00	1,939,000.00
	10,931,250.00	9,223,380.00
එකතු කලා:		
වර්ෂය තුළ ගෙවීම්	-	88,320.00
අවසන් ශේෂය	10,931,250.00	9,135,060.00

සටහන 18	රජයේ ප්‍රදාන සහ ප්‍රාග්ධනය	
	2015	2014
ආරම්භක ශේෂය	64,955,619.07	38,211,546.13
වැරදි නිවැරදි කිරීම්		
එකතු කලා:		
වසර තුළ ලැබුණු ප්‍රාග්ධන ප්‍රදාන	67,554,428.81	81,567,016.84
අඩුකලා:		
ආදායම හැටියට සලකන ලදී	43,946,735.17	37,431,973.75
වැඩ නිමවී නොමැති ප්‍රාග්ධන වියදම්	22,731,450.55	17,390,970.15
අවසන් ශේෂය	65,831,862.16	64,955,619.07

වාර්ෂික වාර්තාව 2015

සටහන 19	සමුච්චිත හිඟය	
	2015	2014
ආරම්භක ශේෂය	(13,528,261.26)	(8,572,678.56)
වැරදි නිවැරදි කිරීම් විලම්බිත ආදායම් -	-	-
වැරදි නිවැරදි කිරීම්	-	-
විලම්බිත ආදායමට මාරු කිරීම්	-	-
සංශෝධනය කරන ලද ශේෂය පාරිතෝෂිත -		
වර්ෂය සඳහා හිඟය අතිරික්තය/	(3,828,949.12)	(4,955,582.70)
අවසන් ශේෂය	(17,357,210.38)	(13,528,261.26)

සටහන 20	සමුද්‍රීය පරිසර ආරක්ෂණ අරමුදල	
	2015	2014
ආරම්භක ශේෂය	15,516,150.13	14,579,453.20
පොළී ආදායම - භාණ්ඩාගාර බිල්පත්	834,224.55	936,696.93
අවසන් ශේෂය	16,350,374.68	15,516,150.13

සටහන 21	ඊ අයි ඒ තැන්පතු	
	2015	2014
ආරම්භක ශේෂය	447,043.50	447,043.50
අඩුකලා:	-	-
වර්ෂය තුළ දැරූ වියදම්	447,043.50	-
අවසන් ශේෂය	-	447,043.50

සටහන 22	ඉදිරියට ලද ආදායම්	
	2015	2014
ඉදිරියට ලද ආදායම්		
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවය ලියාපදිංචි ගාස්තු හා - 2016 ගාස්තු බලපත්‍ර	33,000.00	1,081,500.00
බංකරින් ලියාපදිංචි ගාස්තු හා බලපත්‍ර ගාස්තු 2016	8,000.00	6,000.00
අපද්‍රව්‍ය බැහැර කිරීමේ නියෝග ලියාපදිංචිය 2016	637,082.19	314,719.18
සැපයුම්කරුවන් ලියාපදිංචිය 2016	95,000.00	51,000.00
	773,082.19	1,453,219.18

සටහන 23	ප්‍රදාන ලැබීම්	
	2015	2014
ප්‍රදාන ලැබීම්		
වසර තුළ ලද ප්‍රදාන	3,858,594.00	3,858,594.00
අඩුකලා:		
අදායම් වියදම් ගිණුමට මාරු කිරීම්	-	-
අවසන් ශේෂය	3,858,594.00	3,858,594.00

සටහන 24		ප්‍රාග්ධන නොනිම් වැඩ ගිණුම	
ප්‍රාග්ධන නොනිම් වැඩ ගිණුම	2015	2014	
ආරම්භක ශේෂය	19,530,151.57	14,481,822.55	
එකතු කලා:			
වසර තුළ මාරු කිරීම්	22,731,450.55	17,390,970.15	
	42,261,602.12	31,872,792.70	
අඩුකලා:			
වසර තුළ දැරූ වියදම්	17,054,428.81	12,342,641.13	
අවසන් ශේෂය	25,207,173.31	19,530,151.57	
සටහන 25		ප්‍රාග්ධන ප්‍රදාන සැසඳුම්	
ප්‍රාග්ධන ප්‍රදාන සැසඳුම්	2015	2014	
වසර සඳහා ප්‍රාග්ධන ප්‍රදාන	50,500,000.00	38,261,000.00	
වාහන සංචිතය	-	18,780,000.00	
ඊ අයි ඒ වියදම් මාරුකිරීම	-	-	
බැලැස්ට් ජල ව්‍යාපෘති ප්‍රදාන	-	4,462,323.06	
හරිත වරාය සංවර්ධන ව්‍යාපෘතිය	-	7,362,959.65	
දැයට සෙවන ව්‍යාපෘතිය	-	358,093.00	
නොනිම් වැඩ ගිණුමට මාරු කිරීම්	13,617,448.81	12,342,641.13	
මුළු ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම්	64,117,448.81	81,567,016.84	
අඩුකිරීම:			
ස්ථාවර වත්කම් මිලදී ගැනීම	(16,975,439.53)	(39,269,193.50)	
නොනිම් වැඩ ගිණුමට මාරු කිරීම්	(22,731,450.55)	(17,390,970.15)	
	24,410,558.73	24,906,853.19	

සටහන 26		ප්‍රදාන ලැබීම්	
ප්‍රදාන ලැබීම්	2015	2014	
වසර තුළ ලද ප්‍රදාන	3,858,594.00	3,858,594.00	
ලිපිද්‍රව්‍ය නොගය	559,199.50		
අඩුකලා:			
අදායම් වියදම් ගිණුමට මාරු කිරීම්	-	-	
අවසන් ශේෂය	4,417,793.50	3,858,594.00	

වාර්ෂික වාර්තාව 2015

සටහන 27 ප්‍රදාන හා අනෙකුත් ගෙවීම්			
		2015	2014
ගෙවීම්	උපචිත ගෙවීම්	වත්කම් සඳහා	වියදම්
ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම.			
2001. ගොඩනැගිලි සහ ඉදිකිරීම්	791,631.18	-	791,631.18
2002. පිරියත යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	387,942.05	-	387,942.05
2003. වාහන	1,058,969.59	49,110.00	1,009,859.59
ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම			
2102. ශාඛාණ්ඩ සහ කාර්යාලීය උපකරණ	142,605.60	142,605.60	-
2103. යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	147,627.63	147,627.63	-
2401. ධාරිතා වර්ධනය හා පුහුණුව (මානව සම්පත් සංවර්ධන)	1,182,723.50	95,390.50	1,087,333.00
2502. අනෙකුත් ප්‍රාග්ධනය			
1 NOSCOP)ධාරිතා වර්ධනය	959,260.75	-	959,260.75
2 අන්තර්ජාතික නීති රෙගුලාසි හා සම්මුතීන්	628,793.92	-	628,793.92
3 ජාතික ජල තත්ව පරීක්ෂණ වැඩසටහන	4,150,775.36	2,642,135.00	1,508,640.36
4 අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම්	487,038.36	-	487,038.36
5 බංකරින්	43,075.00	-	43,075.00
6 සමුද්‍ර දූෂණ වැලැක්වීමේ ජාතික ව්‍යාපෘතිය	419,188.61	-	419,188.61
7 විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම	1,020,760.49	281,122.00	739,638.49
8 ඒ ඊ ඒ ව්‍යාපෘතිය	142,907.00	-	142,907.00
9 ජාතික දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම	1,103,568.66	-	1,103,568.66
10 පිරිසිදු වෙරළ නගර ව්‍යාපෘතිය	244,845.00	-	244,845.00
11 දැනුවත් කිරීමේ වැඩසටහන්	2,253,661.45	-	2,253,661.45
12 ජාතික සංවර්ධන වැඩසටහන්	12,168,549.33	-	12,168,549.33
13 සමුද්‍ර දූෂණ බලපෑම් අවම කිරීමේ වැඩසටහන්	193,564.00	-	193,564.00
14 සමුද්‍ර විද්‍යා වැඩසටහන	110,075.00	-	110,075.00
17 පලාත් කාර්යාල පිහිටුවීම	55,691.00	-	55,691.00
19 ක්ෂේත්‍ර පරීක්ෂණ	73,950.50	-	73,950.50
උයෝජනය කළ යුතු ප්‍රාග්ධන ප්‍රදාන 2013/2014	17,054,428.81	13,617,448.81	3,436,980.00
	44,821,632.79	16,975,439.54	27,846,193.25

- 28 අධිකාරිය විසින් 2014 නොවැම්බර් මාසයේදී මාස 6 කදි කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල රුපියල් 13,916,147.26 ක් ආයෝජනය කල අතර එය 2015 වසර තුළදී කල් පිරෙන ලදී. එම මුළු මුදලම නැවත ආයෝජනය කරන ලදී. (පොළී සහ මුල් ආයෝජන වටිනාකම) 2015 වසර තුළදී රුපියල් 834,224.55 ක් සඳහා පොළිය වශයෙන් උපයා ගන්නා ලදී. වසර තුළ නැවත ආයෝජනය කරන ලද මුදල රුපියල් 14,750,372.00 වන අතර එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ දක්වා ඇත.
- 29 අධිකාරියේ ජංගම ගිණුම්හි දිනය අවසානයේ ඉතිරිව පවතින අතිරික්ත මුදල් භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිමිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීම අධිකාරිය විසින් ආරම්භ කරන ලදී. මෙම ආයෝජන ක්‍රියාවලිය වසර අවසානය දක්වා දෛනිකව ක්‍රියාත්මක කල අතර එමඟින් රුපියල් 624,405.33 ක පොළි ආදායමක් උපයා ගන්නා ලදී. මෙම පොළි ආදායම වර්ෂය සඳහා වන මුළු ආදායමට ඇතුළත් කර ඇත.
- 30 අධිකාරිය විසින් රුපියල් 16,975,439.53 ක් වටිනා ස්ථාවර වත්කම් වසර තුළදී අත්පත් කර ගන්නා ලදී. මෙම වත්කම් වලට කාර්යාල උපකරණ, ගෘහභාණ්ඩ, විද්‍යාගාර උපකරණ, තාක්ෂණික උපකරණ, පරිගණක යනාදිය ඇතුළත් විය
- 31 අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පරිසර ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමේදී දැරීමට සිදුවන වියදම් ආවරණය කර ගැනීම සඳහා 2012.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි පරිපාලන ගාස්තුවක් අය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව 2012 වසරේ ක්‍රමයෙන් ලංකා ආයතනයෙන් රුපියල් 500,000.00 ලැබුණි. පරිසර ශක්‍යතා අධ්‍යනයට අදාල වියදම් අඩුකිරීමෙන් පසු ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ ඊඅයිඒ ව්‍යාපෘති ගාස්තු ලෙස දක්වා ඇත. 2014 වසර අවසාන වන විට ශේෂය රුපියල් 447,043.50 කි. කෙසේ වුවද අදාළ සමාගම මෙහෙයුම් ගත කිරීම නිසා ඊට අදාළ නඩත්තුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ප්‍රවර්තන වර්ෂයේ ආදායමක් ලෙස සකලා ගිණුම් ගත කරන ලදී.
- 32 පාරිතෝෂිත වෙන්කිරීම
1. පාරිතෝෂිත ගණනය කිරීමේ පදනම මූලික වේතනය සහ ජීවන වියදම් දීමනාවේ එකතුව ලෙස වෙනස් කරන ලදී. (කම්කරු කොමසාරිස්වරයාගේ 2013.11.05 දින ලිපියේ උපදෙස් අනුව)
 2. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වකුලේඛය අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු කාලය වයස අවුරුදු 60 දක්වා වැඩි කර ඇත. ඒ අනුව අධිකාරිය විසින් සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 ක් ලෙස සලකන ලදී.
 3. රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අනුව පාරිතෝෂිත වෙන්කිරීම සඳහා වෙනම ගිණුමක් පැවතිය යුතුය. (වෙන්කිරීම් වලට සමාන මුදල් වටිනාකමක්) 2015 වසර තුළදී ගිණුමක් ආරම්භ කිරීමට අපේක්ෂා

කලද ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන නොමැති වීම නිසා අධිකාරිය විසින් ගිණුමක් ආරම්භ නොකරන ලදී. ගිණුමක් ආරම්භ කර අතිරික්ත මුදල් පවතින අකාරය මත එම ගිණුමට ප්‍රතිපාදන මාරු කිරීම ඉදිරියේදී සිදුවනු ඇත.

33. උපයෝජනය කිරීමට ඇති ප්‍රාග්ධන ප්‍රදාන (පසුගිය වර්ෂයේ මෙය කෙරිගෙන යන ප්‍රාග්ධන ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත.)

වසර තුළදී රුපියල් මිලියන 50.50 ක් ප්‍රාග්ධන ප්‍රදාන වශයෙන් භාණ්ඩාගාරයෙන් ලැබුණු අතර එයින් රුපියල් 27,767,203.98 ප්‍රාග්ධන වැඩසටහන් ක්‍රියාකාරකම් සඳහා වියදම් කරන ලදී. ඉතිරිය අවසාන ශේෂයේ ඇතුළත්ව ඇත. ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරකම් සැලසුම් අනුව ඉටු නොකිරීම හා සැපයුම්කරුවන් විසින් භාණ්ඩ හා සේවා නිවැරදි කාල රාමුව තුළ නොසැපයීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු විය. ඊට අතිරේකව 2014 වර්ෂයෙන් ඉදිරියට ගෙන එනු ලැබූ 2,475,722.76 ක් අවසන් ශේෂයේ ඇතුළත් ව ඇත. ඒ අනුව රු. 25,207,173.31 ක් හිමිකම් යටතේ උපයෝජනය කිරීමට ඇති ප්‍රාග්ධන ප්‍රදාන ලෙස මූල්‍ය භාණ්ඩ ප්‍රකාශයේ දක්වා ඇත. (සැලසුම් කරන ලද වියදම් පිළිබඳ විස්තර ඇමුණුම 1 හි දක්වා ඇත.)

34 තොගය

තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිත අගය යන දෙකෙන් වඩා අඩු අගය මත ගණනය කර ඇත. තොගයේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධිත අගය අඩු බව දැක්වීම සඳහා කිසිදු සාධකයක් නොවීය. ඒ අනුව වසර තුළදී තොගය සඳහා කිසිදු ගැලපීමක් සිදු නොකරන ලදී. තොගය මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයේ ජංගම වත්කමක් ලෙස දක්වා ඇත.

කෙසේ වුවද භෞතික පරීක්ෂාවේදී තෙල් විසුරුම්කාරක 1600L ක් Ceylon Petroleum Storage Limited ආයතනයට ආපසු එවීමේ පදනම මත 2014.05.30 දින යවා ඇති බව නිරීක්ෂණය විය. මෙම තෙල් විසුරුම්කාරක ලබාදීම සිදුකර ඇත්තේ ගබඩාවේ පැවති තෙල් විසුරුම්කාරක 5800L මඟිනි. කෙසේ වුවද ආපසු එවීම 31.12.2015 දින දක්වා සිදුකර නොතිබුණි. තොගය මූල්‍ය ප්‍රකාශයේ ජංගම වත්කමක් ලෙස දක්වා ඇත.

35 පුස්තකාල පොත්

පොත්වල වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පුස්තකාල පොත්වලට ඇතුළත් කල අතර පිරිවැය විලම්බිත ප්‍රධාන ගිණුමට මාරු කරන ලදී.

36 රසායන ද්‍රව්‍ය සහ විදුරු උපකරණ තොගය

රසායන ද්‍රව්‍ය හා විදුරු උපකරණ සම්බන්ධයෙන් අධිකාරිය යොදාගනු ලබන ප්‍රතිපත්ති වනුයේ රසායන ද්‍රව්‍යවල විදුරු උපකරණ මිලදී ගැනීමේ මුළු පිරිවැය මිලදීගත් වර්ෂයේ වියදමට ලියාහැරීමයි.

මෙම ක්‍රමය භාවිතා කිරීමට හේතුවනුයේ වර්ෂය අවසානයේ පවතින රසායන ද්‍රව්‍ය තොග නිවැරදි පරිදි ගණනය කිරීමේ පවතින ප්‍රායෝගික දුෂ්කරතාවය සහ විදුරු උපකරණ ඉතා කෙටිකාලයකදී

භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීමයි. කෙසේ වුවද විද්‍යාගාරය විසින් රසායන ද්‍රව්‍ය හා විදුරු උපකරණ සඳහා වෙනම තොග ලෙජරයක් පවත්වාගෙන යනු ලබයි.

37 අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය 2015 (ICC).

වසර තුළදී අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දින වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම මඟින් රුපියල් මිලියන 8.428 ක් වෙන් කරන ලදී. කෙසේ වුවද මෙම වැඩසටහන සඳහා ගිවිසුම්ගත මුද්‍රා වියදම 16.006 ක් වේ. ගිවිසුම්ගත වටිනාකම රුපියල් මිලියන 3.8 ක් අනුග්‍රාහක ප්‍රදාන වශයෙන් ලැබුණි. මෙම සමහර ගිවිසුම්ගත වියදම් සිදුකර තිබුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වේ. එමනිසා ගෙවීම් පියවීමේ ක්‍රියාවලියේදී සමහර ගැටලු ඇතිවිය. 31.12.2015 දිනට පහත බිල්පත් පියවීම සඳහා ඉතිරිව ඇත.

ආයතනයේ නම	ගෙවිය යුතු අගය Rs.	ගෙවූ මුදල Rs	ඉතිරි මුදල Rs
1. SELACINE	3,690,972.00	1,375,000.00	2,315,972.00
2. සිරස TV	1,470,001.00	735,000.00	735,001.00
3. Wijaya Newspapers (Pvt) Ltd	399,422.40	200,000.00	199,422.40
4. Galadari Hotel	300,000.00	-	300,000.00
5. Tourism Development Authority	268,331.40	-	268,331.40
6. Government printer	76,590.00	-	76,590.00
එකතුව	6,205,316.80	2,310,000.00	3,895,316.80

ඉහත ගෙවීම් පියවීම සඳහා රුපියල් 3, 818,726.80 ක් වෙන් කර ඇත. මෙම වෙන්කිරීම සිදුකරනු ලැබුවේ 2015 වර්ෂය සඳහා ලැබුණු ප්‍රාග්ධන ප්‍රදාන වලිනි. තවදුරටත් මෙම ගෙවීම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් අමාත්‍යාංශයෙන් හා අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

38 2014.12.31 දිනට අවසන් වී නොමැති නීති කර්තව්‍යයන්

1) පානදුර වෙරළට ආසන්නව බාහිර වරාය සීමාවෙහි නැංගුරම් ලා තිබූ සයිප්‍රස් දේශයේ ධජය දරන "තර්මෝෆිලෙ සියෙරා" නමැති නෞකාව මඟින් 2012 අගෝස්තු මස 23 වන දින සමුද්‍ර පරිසර දූෂණයක් සිදු වූ අතර පනතෙහි අපරාධ වගකීම (26 වන වගන්තිය) යටතේ අපරාධ නඩුවෙහි අධිචෝදනා පත්‍ර ගොනු කිරීම, මෙම පනතෙහි 50 වන වගන්තිය යටතේ නීතිපති විසින් සිදු කෙරෙනු ඇත.

මෙහෙයුමේදී දරන ලද වැය නැවත අයකර ගැනීම සඳහා සිවිල් වගකීම යටතේ ක්‍රියාකරන අතර නීතිපතිගේ තීරණය බලාපොරොත්තු වනු ලැබේ.

2) නීතිපති විසින් ඉල්ලුම් කර ඇති සියළුම ලේඛණ/තොරතුරු ලබා දී ඇත. ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නීතිපතිගේ තීරණය බලාපොරොත්තු වනු ලැබේ.

6.7 සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

2011 සිට 2015 දක්වා (රුපියල්)

වත්කම්		2015	2014	2013	2012	2011
ජංගම වත්කම්						
මුදල් ශේෂය	10	29,181,624.75	31,857,634.23	15,553,928.21	5,512,790.27	13,619,138.16
ණයගැනියෝ	11	60,152.52	47,257.00	22,250.00	13,500.00	16,935.00
තැන්පතු	12	2,091,000.00	2,029,500.00	2,014,100.00	1,219,100.00	1,137,800.00
ඉදිරියට කල ගෙවීම්	13	1,666,487.02	2,071,779.68	602,149.49	597,394.81	370,250.73
ආයෝජන(භාණ්ඩාගාර බිල්පත්)		14,750,372.00	13,916,147.26	12,979,451.23	11,755,525.00	10,709,913.55
අයකර ගත යුතු සේවක ණය	14	4,806,479.09	5,159,503.18	6,238,964.09	5,633,670.23	6,257,776.56
නොගය	23	4,417,793.50	3,858,594.00	3,858,594.00		
ජංගම නොවන වත්කම්						
දේපලපිරියත සහ උපකරණ ,	09	65,778,872.90	64,955,616.96	38,211,544.09	43,404,750.36	39,814,309.96
මුළු වත්කම්		122,752,781.78	123,896,032.31	79,480,981.11	68,136,730.67	71,926,123.96
වගකීම්					2,372,439.26	10,837,615.91
ජංගම වගකීම්					486,990.50	-
උපවිත ගෙවීම්	15	9,409,665.57	15,543,605.37	422,894.10	1,694,000.00	-
තත්ත්ව ඇගයීම් ව්‍යාපෘතිවල තැන්පතු	21	-	447,043.50	447,043.50		
කලින් ලද ආදායම් ලැබීම්	22	773,082.19	1,453,219.18	2,015,000.00		12,309,913.55
ජංගම නොවන වගකීම්						
සමුද්‍ර පරිසර ආරක්ෂණ අරමුදල	20	7,241,779.43	15,516,150.13	14,579,453.20	13,355,525.74	6,389,200.68
ආපදා ණය සඳහා මුදල	16	7,241,779.43	6,984,853.28	6,752,928.71	6,565,640.22	3,756,087.50
පාරිතෝෂිත සඳහා වෙන්කිරීම	17	10,931,250.00	9,135,060.00	7,284,380.00	4,480,874.50	33,292,817.64

වාර්ෂික වාර්තාව 2015

මුළු වගකීම්		28,355,777.19	49,079,931.46	31,501,699.51	28,955,470.22	33,292,817.64
ඉදිරි වත්කම්		94,397,004.59	74,816,100.85	47,979,281.60	39,181,261.00	38,633,306.32
හිමිකම්						
රජයේ ප්‍රදාන සහ ප්‍රාග්ධන(විලම්බිත ප්‍රදාන)	18	65,778,874.32	64,955,616.49	38,211,543.55	43,404,750.36	23,526,289.15
උපචිත හිඟය	19	25,207,173.31	(13,492,831.26)	(8,572,678.50)	(4,223,489.36)	(1,181,004.78)
වැඩ නිමවී නොමැති ප්‍රාග්ධන වියදම්	24	3,858,594.00	19,530,151.57	14,481,822.55	-	-
තොග සඳහා ප්‍රාග්ධන යෙදවුම්	23	16,350,374.68	3,858,594.00	3,858,594.00	-	-
මුළු හිමිකම්		94,397,004.59	74,816,100.85	47,979,281.60	39,181,261.00	38,633,306.32

6.8 සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය

2011 සිට 2015 දක්වා

	සටහන්	2015 රුපියල්	2014 රුපියල්	2013 රුපියල්	2012 රුපියල්	2011 රුපියල්
භාණ්ඩාගාර ප්‍රදාන	1	141,221,723.01	100,052,473.75	79,059,481.67	79,902,066.62	53,327,215.80
ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තුව	2	12,959,886.99	12,038,930.82	11,976,053.17	10,033,547.94	9,242,201.03
වෙනත් ආදායම්	3	2,910,944.39	2,619,793.00	1,168,403.50	1,095,406.19	969,145.95
මුළු ආදායම		157,092,554.39	114,711,197.57	92,203,938.34	91,031,020.75	63,538,562.78
වියදම්						
වැටුප් හා වෙනත් ගෙවීම්	4	85,360,458.55	55,794,565.26	41,797,413.42	39,005,981.99	29,670,533.99
සැපයුම් හා පරිභෝජන ද්‍රව්‍ය	5	7,370,861.27	6,539,776.55	5,297,828.16	4,329,712.86	2,852,673.76
අනෙකුත් පුනරාවර්තන වියදම්	6	23,651,730.11	19,865,034.64	14,482,504.22	13,081,247.73	11,975,763.90
ප්‍රදාන හා මාරු කිරීම්	7	27,847,538.73	24,906,853.19	23,058,734.95	26,924,095.44	13,031,810.11
මූල්‍ය වියදම්	8	34,560.00	35,430.00	36,800.00	47,162.10	40,142.30
ස්ථාවර වත්කම් ක්ෂය වීම්	9	16,097,155.46	12,525,120.63	10,335,446.79	9,457,531.25	5,825,405.76
මුළු වියදම්		160,362,304.12	119,666,780.27	95,008,727.55	92,845,731.37	63,396,329.82
කාලපරිච්ඡේදය සඳහා උණුකාවය/අතිරික්තය		(3,269,749.73)	(4,955,582.70)	(2,804,789.20)	(1,814,710.62)	142,232.96

7. විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

අධිරිච්ඡන්/පි/පි/ම/පි/පි/01/15/14
உமது இல. }
Your No. }

දිනය
திகதி
Date } 2016 අගෝස්තු 16 දින


Acct - RMAP

සභාපති,
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පුළුල් ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.





එච්.එම්.ගාමිණි විජේසිංහ
විගණකාධිපති



පිටපත් :-

1. ලේකම් , මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය.
2. ලේකම් , මුදල් අමාත්‍යාංශය.

Accd



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } අයි.එන්/වි/එම්.පී.පී/01/15/14 }
 எனது இல. } உமது இல. }
 My No. } Your No. }

දිනය } 2016 අගෝස්තු 16 දින }
 Date } 2016 August 16 Date }

Accd - F.W.A.T



සභාපති,
 සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 20 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් අධිකාරියේ සභාපතිවරයා වෙත යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ACCOUNTS DIVISION
 1347
 30 AUG 2016
 M. E. P. A.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම තක්සේරුකිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම තක්සේරුකිරීමවලදී, අවස්ථාවේවිභව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අධිකාරියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන-සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වවාගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වවාගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 ට අනුව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ප්‍රමිති මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර ආදායමට එරෙහිව වියදම කපාහැරීම නොකළ යුතු වුවත්, රු. 6,650,000 ක් වූ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවා බලපත්‍ර ගාස්තු ආදායමට එරෙහිව රු. 71,250 ක් වූ වියදම් කපාහැර ශුද්ධ ආදායම රු. 6,578,750 ක් පමණක් ගිණුම්ගත කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

2014 වර්ෂයේදී ලංකා බැංකුවෙන් ගබඩා පර්යන්ත සීමාසහිත සමාගමට ආපසු දීමේ පදනම මත ලබා දී තිබූ රු. 1,064,439 ක් වටිනා තෙල් විසුරුම් කාරක ලීටර් 1,600 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ආපසු ලබා දී නොතිබුණු අතර එම වටිනාකම තොගවලින් අඩුකර ලැබිය යුතු ලෙස ගිණුම්වල දක්වා නොතිබුණි.



2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනත 13(5)(ඩී) වගන්තිය	සමාලෝචිත වර්ෂයට අදාළ අර්ධ වාර්ෂික අභ්‍යන්තර විගණන වාර්තා 2016 අප්‍රේල් වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය (i) මුදල් රෙගුලාසි 104 හා 110	සමාලෝචිත වර්ෂයේදී හා ඉකුත් වර්ෂ වලදී සිදු වූ වාහන අනතුරු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව කටයුතු කර නොතිබූ අතර හානි සම්බන්ධයෙන් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.
(ii) මුදල් රෙගුලාසි 396 (ඇ)	නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ මාස 06 ඉක්මවූ එකතුව රු.1,465,264 ක්වූ චෙක්පත් 12 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛය 9.3.1(vii) වගන්තිය	යම් හේතුවක් මත වැඩබැලීමේ පත්වීම් සිදුකළද එය මාස 03 ක් ඉක්මවා ලබා නොදිය යුතු වුවත්, ඊට පටහැනිව කටයුතු කළ අවස්ථා 04 ක් විය.



3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.3,269,750 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.4,955,583 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,685,833 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. සේවක පාරිශ්‍රමික රු.29,565,839 කින්, අනෙකුත් පුනරාවර්තන වියදම් රු.3,786,695 කින්, මාරුගෙවීම් රු.2,940,686 කින් හා ක්ෂය රු. 3,572,034 කින් වැඩි වී තිබුණද ආදායම රු.42,381,356 කින් වැඩිවීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 දායකත්වය

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේදී අනිවිඛනයක් ඇති වී තිබුණද එය 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අඛණ්ඩ උනන්දුවකින් බවට පත්වී තිබුණි. නමුත් සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය ගැලපීමෙන් පසු අධිකාරියේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වී තිබුණු අතර 2011 වර්ෂයේදී රු. 35,638,173 ක් වූ දායකත්වය සමාලෝචිත වර්ෂයේදී රු. 98,187,864 ක් දක්වා එනම් සියයට 176 කින් වර්ධනය වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මගින් අධිකාරිය ස්ථාපිත කර තිබූ අතර පනතට අනුව ප්‍රධාන අරමුණු පහත සඳහන් කරනු ලැබේ.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
 කොමන්ඩර් ජනරාල් ජයරත්න ජයවර්ධන
 Auditor General's Department

- (i) ශ්‍රී ලංකා ජලනිරයේ හෝ වෙනත් යම් සමුද්‍ර කලාපවල හෝ ශ්‍රී ලංකාවේ පෙර වෙරළ හා වෙරළ කලාපය තුළ නැව් ආශ්‍රිත කාර්යයන්ගෙන් සහ වෙරළ ආශ්‍රිත සමුද්‍රය සම්බන්ධ යම් කටයුත්තකින් ඇති වන දූෂණය වැළැක්වීම, අවම කිරීම, පාලනය කිරීම සහ කළමනාකරණ කාර්යයන් සඳහා යෝජනා සැකසීම, ක්‍රියාත්මක කිරීම හා වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ සහයෝගීත්වයෙන් පර්යේෂණ පැවැත්වීම.
 - (ii) ශ්‍රී ලංකා ජල නිරය, සමුද්‍ර කලාප, පෙර වෙරළ හා වෙරළ කලාපය යම් තෙල් හානිකර හෝ වෙනත් දූෂකයකින් දූෂණය වීම මගහරවා ආරක්ෂා කිරීමට පියවර ගැනීම, ප්‍රමාණවත් හා යෝග්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සැලසීම හා ජාතික තෙල් දූෂණ හදිසි සැලැස්මක් සකස්කර ක්‍රියාත්මක කිරීම.
 - (iii) සමුද්‍ර දූෂණය සම්බන්ධ සියළු ජාත්‍යන්තර සම්මුතීන් සහ අදාළ ප්‍රොටෝකෝල් පිළිගැනීම, නිර්දේශ කිරීම.
 - (iv) බනිජතෙල් ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වභාවික සම්පත් ගවේෂණයේ යෙදී සිටින පාර්ශවයන්ගේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ විවිධ ප්‍රජා කාණ්ඩයම් දැනුවත් කිරීම.
- (ආ) ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමට අදාළව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
- (i) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව අධිකාරියේ ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ කාර්යසාධනය ඉතා දුර්වල මට්ටමක පැවති අතර එහි ප්‍රධාන ක්‍රියාකාරකම් 19 අතරින් ක්‍රියාකාරකම් 10 ක සියයට 50 කට වඩා අඩු කාර්යසාධනයක් පෙන්නුම් කෙරුණි. මේ අතරින් හදිසි තෙල් විසිරීම පිළිබඳ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ජාතික සමුද්‍ර අවශේෂ කළමනාකරණ ව්‍යාපෘතිය, වෙරළ පිරිසිදු කිරීම හා කළමනාකරණ ව්‍යාපෘතිය හා සමුද්‍ර පරිසර පද්ධති ප්‍රතිස්ථාපන ව්‍යාපෘති යන ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි ඉටු නොවීම හේතුවෙන් පනතේ ප්‍රධාන අරමුණු ඉටු කරගැනීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.
 - (ii) නැව් මගින් ඉවතලන බැලස් ජලය ඔස්සේ ආගන්තුක ආක්‍රමණ පීඩීන් ශ්‍රී ලංකා සාගර කලාපයට හඳුන්වා දීම කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2013 වර්ෂයේදී ආරම්භකර



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வகத் துறைமன்ற அலுவலர் திணைக்களம்
Auditor General's Department

2014 වර්ෂයේදී අවසන් කළ යුතු විය. මෙම ව්‍යාපෘතිය නිම කර නොතිබූ අතර 2016 දක්වා කාලය දීර්ඝ කිරීම් ලබාගෙන තිබුණි. ව්‍යාපෘතිය සඳහා 2015 වර්ෂය දක්වා රු.10,657,682 ක් වියදම් කර තිබුණ ද 2016 අප්‍රේල් දක්වාම ව්‍යාපෘතියේ අවසන් වාර්තාව සකස් කර නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අධිකාරිය විසින් රුහුණු විශ්වවිද්‍යාලය සමඟ තෙල් විසිරුම් කාරකවල විෂභාවය හා කාර්යක්ෂමතාවය සඳහා පරීක්ෂා මූල්‍ය පත්‍රයක් ගොඩ නැගීමට අදාළ සමීක්ෂණයක් සිදුකර මාස 03 ක් ඇතුළත සමීක්ෂණ වාර්තාව ලබාදීම සඳහා 2013 අප්‍රේල් 18 දින ගිවිසුමකට එළඹ රු.750,000 ක් 2013 ජුනි 14 දින ගෙවා තිබුණද 2016 අප්‍රේල් වන විටත් එම අවසන් වාර්තාව ලබා දී නොතිබුණි.

(ආ) අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන සඳහා පිළිවෙලින් ඇස්තමේන්තු ප්‍රතිපාදන හා ආධාර වශයෙන් රු.8,328,000 ක් හා රු. 3,805,700 ක් ලැබී තිබුණද එහි මුළු වියදම රු. 16,029,017 ක් වූ බැවින් ඉතිරි මුදල වූ රු.3,895,317 පියවීම සඳහා ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන්කරවා ගෙන තිබුණි.

(ඇ) අධිකාරියේ විද්‍යාගාරය ISO ප්‍රමිත මට්ටම ලභාකර ගැනීම සඳහා නවීකරණ කටයුතු වෙනුවෙන් උපදේශන සේවා ලබාගැනීමට 2014 වර්ෂයේදී කාර්මික තාක්ෂණ ආයතනය සමඟ රු.952,000 ක ගිවිසුමකට එළඹ රු.190,400 ක අත්තිකාරම් ලබා දී තිබුණි. ගිවිසුම අනුව 2014 නොවැම්බර් 15 දින මූලික වාර්තාව ලබාදී 2015 දෙසැම්බර් 31 දින එම කාර්යය අවසන් කළ යුතු වුවත් වාර්තාව ලබාදී තිබුණේ 2015 ජුනි 19 දින වන අතර අදාළ සේවාව 2016 මැයි වන විටත් අවසන් කර නොතිබුණි.

(ඈ) තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සකස් කරන ලද පිරිවිතරයන්ට පටහැනිව රු.883,990 ක් වටිනා ලැජ්ජාවේ පරිගණක 07 ක් මිලදී ගෙන තිබුණි.



පිටතේනාධිපති දෙපාර්තමේන්තුව
සාකච්ඡාකරණ අධිකාරිය
Auditor General's Department

4.3 මතභේදයට තුඩුදෙන ගණුදෙනු

පහත සඳහන් අරමුණු වලට පටහැනිව උණවටුන හා මොරගොල්ල වෙරළ තීරයේ නිරීක්ෂණ කුළුණු 02 ක් ඉදිකිරීම සඳහා අධිකාරිය විසින් රු.මිලියන 03 ක් වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙවා තිබුණි.

4.4 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) නැව මගින් ඉවත්කරන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සඳහා බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් විද්‍යුත් සේවා ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා 2013 වර්ෂයේදී රු.4,000,000 ක් වැයකර පරිගණක මෘදුකාංග පද්ධතියක් හා 2014 වර්ෂයේ දී රු.1,411,004 ක් වැයකර තාක්ෂණික උපකරණ 02 ක් මිලදී ගෙන තිබුණද 2016 මාර්තු වන විටත් මෙම ක්‍රමවේදය හඳුන්වා දී නොතිබීම හේතුවෙන් එම මෘදුකාංග පද්ධතිය හා උපකරණ ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව පැවතුණි.

(ආ) අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ත්‍රිකුණාමල කාර්යාලයේ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සඳහා 2014 වර්ෂයේ දී රු.1,500,693 ක් වැයකර මිලදීගෙන තිබූ උපකරණ 04 ක් හා 2015 මාර්තු මාසයේදී රු.574,560 ක් වැයකර මිලදීගෙන තිබූ වැකුම් මෙතිලෝල් පද්ධතිය 2016 අප්‍රේල් දක්වාම භාවිතා නොකර නිෂ්කාර්යව පැවතුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ මිලදීගත් රු.3,918,782 ක් වටිනා අපවිත්‍ර තත්ත්වය නැති කිරීමට අදාළ උපකරණය 2016 අප්‍රේල් දක්වාම භාවිතයට නොගෙන මාස 14 ක් තිස්සේ නිෂ්කාර්යව පැවති අතර එය ආරක්ෂිතව ගබඩා කර තැබීමට පියවර ගෙන නොතිබුණි. මෙම උපකරණය අයිතම 12 කින් සමන්විත වන අතර එම අයිතමයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තොග ලේඛනයේ සටහන් කිරීමට ද කටයුතු කර නොතිබුණි.

(ඈ) 2012 වර්ෂය තුළ මිලදී ගෙන තිබූ පිරිවැය රු.1,182,000 ක්වූ සිව් පහර එන්ජිමක් (4 Stork Engine) හා සිංග් බෝට්ටුවක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා නිෂ්කාර්යව පැවතුණි.



4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

2015 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය 202 ක් වූ අතර තථ්‍ය කාර්ය මණ්ඩලය 173 ක් විය. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2015 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ කාර්ය මණ්ඩලයේ තනතුරු 29 ක් පුරප්පාඩුව පැවතුණි. ඉන් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 05 ක් පුරප්පාඩු වීම අධිකාරියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඩුවීමට බලපා තිබුණි.

(ආ) නීතිමය ක්ෂේත්‍රයේ හෝ සමාගම් ලේකම් කටයුතු පිළිබඳ ප්‍රමාණවත් පළපුරුද්දක් සහ සුදුසුකම් ඇති නිලධාරියෙකු අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වශයෙන් පත්කළ යුතු වුවද එම සුදුසුකම් සපුරා නොමැති නිලධාරියෙකු ඒ වෙනුවෙන් පත්කර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත වියදම් හා තථ්‍ය වියදම් අතර සියයට 10 සිට සියයට 102 ක් දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොමැති බව නිරීක්ෂණය විය.

5.2 අභ්‍යන්තර විගණනය

අධිකාරිය තුළ අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර ඇතත් අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබුණු අතර විගණන නිලධාරීන් දෙදෙනෙකු පමණක් ඒ සඳහා අනුයක්ත කර තිබුණි. නිසි අධීක්ෂණයක් නොවීම හේතුවෙන් විගණන නිලධාරීන් සඳහා විගණන පැවරුම් ලබා දීමක් සිදුකර නොතිබුණු අතර අධිකාරියේ අභ්‍යන්තර විගණන කටයුතු ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.



5.3 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ වූ 2012 අංක 01 දරන නියෝගයට අනුව තෙල් උතුරායාම පිළිබඳ හදිසි සැලැස්ම අධිකාරිය මගින් අනුමත කිරීමට අවශ්‍ය වූවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එම සැලැස්ම ඉදිරිපත් නොකිරීම පිළිබඳව අවධානය යොමුකර නොතිබීම හේතුවෙන් හදිසි තෙල් විසිරීමකදී එම ආයතනය සම්බන්ධව විගණන අධිකාරියෙන් බැහැරව පැවතුණි.

(ආ) ධීවර වරායන්හි පවතින අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්කර නොතිබුණි.

(ඇ) මුහුදු සීමාවේ සිට මීටර් 300 ක් ගොඩබිම දක්වා වූ සීමාවේ මුහුදට අපද්‍රව්‍ය බැහැරවන ආකාරයෙන් තනා ඇති වැසිකිළි හා අපද්‍රව්‍ය යළි ප්‍රතිචක්‍රීයකරණය නොකර මුහුදට දැමීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දැනුවත් කිරීමටත්, ප්‍රතිචක්‍රීයකරණය නොකර මුහුදට දමන අපද්‍රව්‍ය හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශේෂ බලපෑමක් විය හැකි බැවින් එම ගැටළුව සම්බන්ධව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳව වාර්තාවක් සකස් කිරීමටත් තීරණය කර තිබුණ ද එය ක්‍රියාත්මක කර නොතිබුණි.

(ඈ) විද්‍යාගාර කටයුතු වඩා සාර්ථකව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා දැනට ඒ සඳහා ඇති පරීක්ෂණ පුළුල් කිරීම හා විද්‍යාගාරයෙන් සිදුකරන ලද සමස්ත පරීක්ෂණ අනුව සාගර-ජල දූෂණය පිළිබඳ වාර්තාවක් සකස් කිරීම ප්‍රමාද වී තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
 ගණකාධිපති දෙපාර්තමේන්තුව
 Auditor General's Department


06. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා වරින් වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

- | | |
|--------------------------------|---|
| (අ) කාර්ය මණ්ඩලය පරිපාලනය. | බඳවාගැනීමේ කටයුතු, උසස්වීම් ලබාදීම හා විනය පරීක්ෂණ කටයුතු අවසන් කර නොතිබීම. |
| (ආ) ව්‍යාපෘති පරිපාලනය. | නියමිත දිනට ව්‍යාපෘති අවසන් කර නොතිබීම හා ව්‍යාපෘති වලට අදාළ අවසන් වාර්තා හා ගිණුම් ලබා ගැනීමට කටයුතු කර නොතිබීම. |
| (ඇ) සැලසුම් ක්‍රියාත්මක කිරීම. | සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු විධිමත් කර නොතිබීම හා පසු විපරම් කටයුතු ක්‍රියාත්මක කර නොතිබීම. |
| (ඈ) අරමුදල් උපයෝජනය. | වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී වෙන්කර ඇති ප්‍රතිපාදන කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් ඒ සඳහා අධි වැය දරා තිබීම. |
| (ඉ) තොග පාලනය. | තොග ලේඛන යාවත්කාලීන කර නොතිබීම. |


 එච්.එම්.ගාමිණී විජේසිංහ
 විගණකාධිපති